



Ministry of Economic Development
Male', Republic of Maldives

Reference No: (IUL)101-EP/1/2012/72

Date: June 20, 2012

Enhanced Integrated Framework – Tier 1 Project
Invitation for Request for Proposals

Reference is made to the Ministry's advertisement no (IUL)101-EP/1/2012/61 dated 31 May 2012 inviting submission of proposals to develop a "National economic diversification framework and strategy papers" under the EIF Tier 1 project. At the close of the deadline of the first round, sufficient numbers of proposals were not received and the Ministry intends to cancel all the bids received and invite interested parties to submit proposals under the second round of call for proposals.

The objective of the above consultancy is to develop a "**National economic diversification framework and strategy papers**", to aid the government's policy actions to diversify the country's economic base and create new employment opportunities for Maldivians, particularly youth, women and locals residing in the outer atolls.

Under the consultancy service, the government seeks the services of a consultant to formulate a national economic diversification framework document and related strategy papers to aid future economic growth in the Maldives in a balanced, inclusive, integrated and sustainable manner.

The key functionary of the above selected consultancy is to carry out the tasks outlined in the detailed TOR with guidance and direction from the Ministry of Economic Development. The detail TOR is downloadable from the Ministry of Economic Development website: www.trade.gov.mv. The TOR provides the scope of work, deliverables and the eligibility criteria for the consultancy service.

Ministry of Economic Development, for the second time, now invites interested eligible Maldivian parties to submit technical and financial proposals in the prescribed format as outline in the TOR. The formats for technical and financial proposals are downloadable from the Ministry of Economic Development website www.trade.gov.mv.

Interested parties must demonstrate that they are qualified to perform the services (description of similar assignments, experience in similar conditions, and appropriate skills, etc.)

A consultant will be selected based on the evaluation criteria outlined in the TOR.

Interested parties may obtain further information on request by writing to the e-mail address stated below.

Bid submission and receiving:

Deadline: At **14:00hrs on 1 July 2012**

Venue: Ministry of Economic Development, Conference Hall, 1st Floor

Preparation of Technical and Financial Proposal: Both Technical and Financial Proposal shall be prepared as per the formats in the Ministry's website. Each proposal must be submitted in a separate sealed envelope and addressed to the address given below. Each sealed envelope must be appropriately labeled to indicate the name of the consultancy, the type of proposal and the name of the applicant.

Proposals received after the deadline and those submitted in contrary to the instructions given above will not be accepted by the Ministry.

EIF National Implementation Unit
Ministry of Economic Development
Male', 20125, Republic of Maldives
Tel: +960 3333136, + 960 3333170, Fax: +960 3336922
Email: saeeda.umar@trade.gov.mv

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012
14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

1433 30

2012 20

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

14:00 (1:00 PM) 2012

1433 01

2012 21

ճիշտագրության և լեզվի քննության
հարցաթուղթ

Սերտիֆիկատ: (IUL)23-AP/1/2012/154

Ամփոփում

ճիշտագրության և լեզվի քննության արդյունքները
հարցաթուղթի միջոցով փոխանակվելու են և կազմակերպվեն
հարցաթուղթի քննությունը:

Չորեքշաբթի, 2012 թ. հունիսի 27-ին, 10:00 ժամին
01 և 08 ժամերին կատարվելու են ճիշտագրության
և լեզվի քննությունները (հարցաթուղթի միջոցով):
Կատարվելու են 2012 թ. հունիսի 27-ին, 13:00 ժամին
և 2012 թ. հունիսի 28-ին, 10:30 ժամին:

Քննությունները կատարվելու են հարցաթուղթի
միջոցով և կազմակերպվելու են հարցաթուղթի
միջոցով:

27 մայիսի 1433
17 ժամին 2012

ճիշտագրության և լեզվի քննության
հարցաթուղթ

Սերտիֆիկատ: S5C-2012/02

Ամփոփում

ճիշտագրության և լեզվի քննության արդյունքները
հարցաթուղթի միջոցով փոխանակվելու են և կազմակերպվեն
հարցաթուղթի քննությունը:

Քննությունները կատարվելու են հարցաթուղթի
միջոցով և կազմակերպվելու են հարցաթուղթի
միջոցով:

04 մայիսի 1433
24 ժամին 2012

ճիշտագրության և լեզվի քննության
հարցաթուղթ

Սերտիֆիկատ: P2C/2012/25

Ամփոփում

Ճիշտագրության և լեզվի քննության արդյունքները
հարցաթուղթի միջոցով փոխանակվելու են և կազմակերպվեն
հարցաթուղթի քննությունը:

Չորեքշաբթի, 2012 թ. հունիսի 27-ին, 10:00 ժամին
01 և 08 ժամերին կատարվելու են ճիշտագրության
և լեզվի քննությունները (հարցաթուղթի միջոցով):
Կատարվելու են 2012 թ. հունիսի 27-ին, 13:30 ժամին
և 2012 թ. հունիսի 28-ին, 10:30 ժամին:

Քննությունները կատարվելու են հարցաթուղթի
միջոցով և կազմակերպվելու են հարցաթուղթի
միջոցով:

08 մայիսի 1433
28 ժամին 2012

የጥያቄ ደብዳቤ ቁጥር
ጥያቄ ቁጥር.

መደብ: (IUL)95-PM/1/2012/36

የሰነድ ስርዓት

ግድግዳ ስርዓት ለመፈጸም ለሰነድ ስርዓት የሚያስፈልጉትን ሰነድ ለመስጠት ለመቻላቱ ለመረጃ ለማወቅ
ግድግዳ ስርዓት መደብ (IUL)95-PM/1/2012/31 (27 ኃይል) በጥያቄ ደብዳቤው ውስጥ ይገለጻል።
2 የሰነድ ስርዓት ለመፈጸም ለሰነድ ስርዓት የሚያስፈልጉትን ሰነድ ለመስጠት ለመቻላቱ ለመረጃ ለማወቅ
ሰነድ ስርዓት ይደረጋል።

ግድግዳ ስርዓት ለመፈጸም ለሰነድ ስርዓት የሚያስፈልጉትን ሰነድ ለመስጠት ለመቻላቱ ለመረጃ ለማወቅ
4 ኃይል 2012 ማስፈጸሚያ ጊዜ ግድግዳ ስርዓት ለመፈጸም ለሰነድ ስርዓት የሚያስፈልጉትን ሰነድ ለመስጠት ለመቻላቱ ለመረጃ ለማወቅ
10 ኃይል 2012 ማስፈጸሚያ ጊዜ ግድግዳ ስርዓት ለመፈጸም ለሰነድ ስርዓት የሚያስፈልጉትን ሰነድ ለመስጠት ለመቻላቱ ለመረጃ ለማወቅ
ሰነድ ስርዓት ይደረጋል።

ግድግዳ ስርዓት ለመፈጸም ለሰነድ ስርዓት የሚያስፈልጉትን ሰነድ ለመስጠት ለመቻላቱ ለመረጃ ለማወቅ
ሰነድ ስርዓት ይደረጋል።

01 ክፍለ-መደብ 1433

21 ኃይል 2012

የጥያቄ ደብዳቤ ቁጥር
ጥያቄ ቁጥር

መደብ: 200-VTR/2012/14

የሰነድ ስርዓት

የሰነድ ስርዓት

ግድግዳ ስርዓት ለመፈጸም ለሰነድ ስርዓት የሚያስፈልጉትን ሰነድ ለመስጠት ለመቻላቱ ለመረጃ ለማወቅ
02 ኃይል 03 ማስፈጸሚያ ጊዜ ግድግዳ ስርዓት ለመፈጸም ለሰነድ ስርዓት የሚያስፈልጉትን ሰነድ ለመስጠት ለመቻላቱ ለመረጃ ለማወቅ
ሰነድ ስርዓት ይደረጋል።

ግድግዳ ስርዓት ለመፈጸም ለሰነድ ስርዓት የሚያስፈልጉትን ሰነድ ለመስጠት ለመቻላቱ ለመረጃ ለማወቅ
ሰነድ ስርዓት ይደረጋል።

ግድግዳ ስርዓት ለመፈጸም ለሰነድ ስርዓት የሚያስፈልጉትን ሰነድ ለመስጠት ለመቻላቱ ለመረጃ ለማወቅ
ሰነድ ስርዓት ይደረጋል።

30 ክፍለ-መደብ 1433

20 ኃይል 2012

የጥያቄ ደብዳቤ ቁጥር
ጥያቄ ቁጥር

መደብ: C15MC/2012/08

የሰነድ ስርዓት

ግድግዳ ስርዓት ለመፈጸም ለሰነድ ስርዓት የሚያስፈልጉትን ሰነድ ለመስጠት ለመቻላቱ ለመረጃ ለማወቅ

ግድግዳ ስርዓት ለመፈጸም ለሰነድ ስርዓት የሚያስፈልጉትን ሰነድ ለመስጠት ለመቻላቱ ለመረጃ ለማወቅ
ሰነድ ስርዓት ይደረጋል።

ግድግዳ ስርዓት ለመፈጸም ለሰነድ ስርዓት የሚያስፈልጉትን ሰነድ ለመስጠት ለመቻላቱ ለመረጃ ለማወቅ
ሰነድ ስርዓት ይደረጋል።

ግድግዳ ስርዓት ለመፈጸም ለሰነድ ስርዓት የሚያስፈልጉትን ሰነድ ለመስጠት ለመቻላቱ ለመረጃ ለማወቅ
ሰነድ ስርዓት ይደረጋል።

04 ክፍለ-መደብ 1433

24 ኃይል 2012

Օգնություն և ծախսերի մասին կապիտալ ծրագրի մասին
ճշմարիտ արձեղանակ

Տրտման: (IUL) 152-AFS/152/2012/13

Արձեղանակ

Կապիտալ ծրագրի մասին հարցերի և պատասխանների մասին «Արձեղանակ»-ը տրտման կապիտալ ծրագրի մասին
Տրտման: (IUL) 152-AFS/1/2012/11 թվականի հարցերի և պատասխանների մասին:

Որոշման և ծախսերի մասին, 30 օգոստոսի 01 , 02 թվականի հարցերի և պատասխանների մասին օրենքի
Տրտման:

05 թվական 1433
25 օգոստոսի 2012

Սոցիալական և աշխատանքի
ճշմարիտ արձեղանակ

Տրտման: 188-A/ 2012 /50

Արձեղանակ

Սոցիալական և աշխատանքի ծրագրի մասին հարցերի և պատասխանների մասին

Երկրի համայնքի աշխատանքի ծրագրի մասին հարցերի և պատասխանների մասին Տրտման
Տրտման 188-A/ 2012 /40 մասին հարցերի և պատասխանների մասին և հարցերի և պատասխանների մասին
Տրտման և պատասխանների մասին ծրագրի մասին:

❖ Հարցերի և պատասխանների մասին

- Փոստ: 3307314
- Հեռախոս: 3303648
- Էլ. փոստ: procurement@csc.gov.mv
- Վեբ-կայք: www.csc.gov.mv

1 թվական 1433
25 օգոստոսի 2012

දෙපාර්තමේන්තුවේ ඇති රැහැන්වලින් යුතු අවස්ථාවකදී
 දැනුණු පරිදි සේවයේ යොමුවීම.

සේවයේ යොමුවීම: (IUL)138-ES2/1/2012/41

අවදානම්

2012 වසරේ සමස්ත පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී
 සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී (4/93) 5 වන කොටසේ සේවයේ යොමුවීමට
 නියමිතව ඇති අවස්ථාවකදී සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී 23 වන කොටසේ
 2012 වසරේ දී දෙපාර්තමේන්තුවේ සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී (IUL)138-ES2/1/2012/34
 සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී.

දැනට, දෙපාර්තමේන්තුවේ සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී 02 වන කොටසේ
 දී සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී 05 වන කොටසේ සේවයේ යොමුවීමට
 නියමිතව ඇති අවස්ථාවකදී 14:00 වන කොටසේ සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී
 සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී.

සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී.

සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී.

දෙපාර්තමේන්තුවේ ඇති රැහැන්වලින් යුතු අවස්ථාවකදී.

සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී.

දැනුණු පරිදි සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී.

දුරකථන අංක: 3004300 ෆැක්ස් අංක: 3004301

විද්‍යාලය: engineering@housing.gov.mv

04 කොටසේ 1433

24 වන කොටසේ 2012

දැනුණු පරිදි සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී
 දැනුණු පරිදි සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී.

සේවයේ යොමුවීම: (IUL) 152-AFS/152/2012/14

අවදානම්

දැනට, දෙපාර්තමේන්තුවේ සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී
 සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී (IUL) 152-AFS/1/2012/21
 සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී.

සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී 01, 02 වන කොටසේ සේවයේ යොමුවීමට
 නියමිතව ඇති අවස්ථාවකදී 30 වන කොටසේ සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී
 සේවයේ යොමුවීමට නියමිතව ඇති අවස්ථාවකදී.

05 කොටසේ 1433

25 වන කොටසේ 2012

<ul style="list-style-type: none"> • תוצאות בדיקות המערכת נמצאות באתר האינטרנט של משרד הבריאות 1 או באתר האינטרנט של משרד הבריאות. • תוצאות בדיקות 01 (אנליזה) יוצגו באתר האינטרנט של משרד הבריאות. • המערכת תבצע בדיקות מערכתיות באופן אוטומטי ויחידת המערכת תבצע בדיקות מערכתיות באופן ידני. • תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות. • תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות. • תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות. 	<p>אשר על פי הדיווח:</p>
<ul style="list-style-type: none"> • בדיקות מערכתיות יבוצעו באופן אוטומטי. • בדיקות מערכתיות יבוצעו באופן ידני. • בדיקות מערכתיות יבוצעו באופן אוטומטי. • תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות. • תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות. • תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות. 	<p>בדיקות מערכתיות יבוצעו באופן אוטומטי.</p> <p>בדיקות מערכתיות יבוצעו באופן ידני.</p> <p>בדיקות מערכתיות יבוצעו באופן אוטומטי.</p> <p>תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות.</p> <p>תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות.</p> <p>תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות.</p>

08 סעיף 1433

<p>דיווח על תוצאות בדיקות מערכתיות</p> <p>תאריך: 08/08/2012</p>	
<p>MMS-A/2012/15: מסמך מס' 08</p>	
<p>אשר על פי הדיווח:</p>	
<p>בדיקות מערכתיות יבוצעו באופן אוטומטי.</p> <p>בדיקות מערכתיות יבוצעו באופן ידני.</p> <p>בדיקות מערכתיות יבוצעו באופן אוטומטי.</p> <p>תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות.</p> <p>תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות.</p> <p>תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות.</p>	
<p>דיווח על תוצאות בדיקות מערכתיות</p>	
<p>תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות.</p>	<p>תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות.</p>
<p>תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות.</p>	<p>תוצאות הבדיקות יוצגו באתר האינטרנט של משרד הבריאות.</p>

<p>• 1. 2. 3. 4. 5. 6. 7. 8. 9.</p>	<p>• 1. 2. 3. 4. 5. 6. 7. 8. 9.</p>
<p>• 1 (10) 2</p>	<p>• 1 (10) 2</p>
<p>• 1. 2. 3. 4. 5. 6. 7. 8. 9.</p>	<p>• 1. 2. 3. 4. 5. 6. 7. 8. 9.</p>
<p>• 1 (10) 2</p>	<p>• 1 (10) 2</p>
<p>• 1. 2. 3. 4. 5. 6. 7. 8. 9.</p>	<p>• 1. 2. 3. 4. 5. 6. 7. 8. 9.</p>

دغه ولسي اسمبلۍ ته د خپلې
دغه، تر څو په خپله

سره شمېره: (IUL)220-AF/01/2012/71

پوښتنې

څه په تړلو کې د پوښتنو په اړه د پوښتنو د ځوابونو په اړه د 2013 ولسي اسمبلۍ په
دغه اسمبلۍ کې د پوښتنو د ځوابونو په اړه د 2013 ولسي اسمبلۍ په

دغه، د دغه اسمبلۍ د پوښتنو د ځوابونو په اړه د پوښتنو د ځوابونو په اړه د
پوښتنو (پوښتنې) په اړه د دغه اسمبلۍ د پوښتنو د ځوابونو په اړه د

وخت	تړنه	پوښتنې	
11:00	دغه وخت	5 دغه وخت 2012	د دغه اسمبلۍ د پوښتنو
10:30	دغه وخت	12 دغه وخت 2012	د دغه اسمبلۍ د پوښتنو

د دغه اسمبلۍ د پوښتنو د ځوابونو په اړه د پوښتنو د ځوابونو په اړه د
پوښتنو په اړه د دغه اسمبلۍ د پوښتنو د ځوابونو په اړه د

08 په 1433

28 دغه وخت 2012

دغه ولسي اسمبلۍ ته د خپلې
دغه، تر څو په خپله

سره شمېره: (IUL)220-AF/01/2012/70

پوښتنې

د دغه اسمبلۍ د پوښتنو د ځوابونو په اړه د پوښتنو د ځوابونو په اړه د
(IUL)220-AF/1/2012/40 د دغه اسمبلۍ د پوښتنو د ځوابونو په اړه د

دغه، د دغه اسمبلۍ د پوښتنو د ځوابونو په اړه د پوښتنو د ځوابونو په اړه د
پوښتنو (پوښتنې) په اړه د دغه اسمبلۍ د پوښتنو د ځوابونو په اړه د

وخت	تړنه	پوښتنې	
10:30	دغه وخت	01 دغه وخت 2012	د دغه اسمبلۍ د پوښتنو
10:30	دغه وخت	08 دغه وخت 2012	د دغه اسمبلۍ د پوښتنو

د دغه اسمبلۍ د پوښتنو د ځوابونو په اړه د پوښتنو د ځوابونو په اړه د
پوښتنو په اړه د دغه اسمبلۍ د پوښتنو د ځوابونو په اړه د

08 په 1433

28 دغه وخت 2012

Ministry of Finance and Treasury
Male', Republic of Maldives

Ref.No: (IUL)13-K/13/2012/61
Project Number: TEB/2012/18

INVITATION FOR BIDS

Subject: MAJOR OVERHAUL OF TWO VESSELS FITTED WITH MTU 2000 SERIES ENGINES

1. The Ministry of Finance and Treasury, on behalf of Maldives Police Service (the Employer), has decided to cancel the announcement (Ref No. (IUL) 13-K/13/2012/57) **MAJOR OVERHAUL OF TWO VESSELS**, due to a change in the scope of the project. The Ministry of Finance and Treasury, on behalf of Maldives Police Service, (the Employer), invites sealed bids from eligible and qualified local and foreign bidders for the **Major Overhaul of one vessel**.
2. A complete set of the Tender Documents may be obtained from Tender Evaluation Section of Ministry of Finance and Treasury, from **1st July 2012 to 09th July 2012** between **0830 hrs and 1400 hrs** on all working days, upon payment of a non-refundable fee of **MRF 1,000.00 (Maldivian Rufiyaa One Thousand)**.
3. Bidders may obtain further information from the following address,

Tender Evaluation Section
Ministry of Finance and Treasury,
Ameenee Magu,
Malé, Maldives,
Tel: (960) 3349107, (960) 3349106
Fax: (960) 3320706, (960) 3324432
E-Mail: tender@finance.gov.mv

4. The Bidder shall furnish a bid security of USD 3,000.00 (Three Thousand United States Dollars) which shall be valid for 28 days beyond the validity of the Bid.
4. 5. A pre-bid meeting will be held on **10th July 2012 at 1100 hrs** Maldivian time at the Ministry of Finance and Treasury.
6. Bids shall be valid for a period of 90 days from the date of bid opening and shall be delivered to the Ministry of Finance and Treasury at the address specified above in Clause 3 of this Invitation for Bids, on or before **1100 hrs** Maldivian time on **23rd July 2012**, at which time they will be opened in the presence of the Bidders who wish to attend.
7. This Invitation for Bid is also published in the Ministry of Finance and Treasury website www.finance.gov.mv.

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް
ދަލު، ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ނަންބަރު: (IUL)95-PM/1/2012/39

ފަސަހުގެ ސަރުކާރުގެ ގެޒެޓް

ގެޒެޓް 2 ވަނަ ބައި 1 ވަނަ ބައި 2012 ވަނަ އަހަރުގެ ފެބްރުއަރީ 27 ވަނަ ދުވަހުގެ ރަޔުކުރުމުގެ ދަށުން ނަންބަރު 39/2012-PM/95-UL (IUL) 27 ވަނަ ބައި 2012 ވަނަ އަހަރުގެ ފެބްރުއަރީ 27 ވަނަ ދުވަހުގެ ރަޔުކުރުމުގެ ދަށުން

(IUL)95-PM/1/2012/32 27 ވަނަ ބައި 2012 ވަނަ އަހަރުގެ ފެބްރުއަރީ 27 ވަނަ ދުވަހުގެ ރަޔުކުރުމުގެ ދަށުން ނަންބަރު 39/2012-PM/95-UL (IUL) 27 ވަނަ ބައި 2012 ވަނަ އަހަރުގެ ފެބްރުއަރީ 27 ވަނަ ދުވަހުގެ ރަޔުކުރުމުގެ ދަށުން

התקשרותו והתחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

ביום, תאריך 2 פברואר 01 (תשס"א) ארבעת עשר שעות לאחר שהתקבלה הודעתו, הודעה על התקשרותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

1- דבריו:

הוא התחייב להחזיר את הרכב למספר הרכב הנ"ל, תוך 02 (שתי) שעות 01 (אחת) ארבעת עשר שעות לאחר שהתקבלה הודעתו, להחזיר את הרכב למספר הרכב הנ"ל.

NISSAN - CBA-TC24 -

TOYOTA - DBAM26W-ARSEK -

2- הודעתו על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל:

א- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

ב- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

3- הודעתו על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל:

א- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

ב- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

ג- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

ד- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

ה- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

ו- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

ז- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

ח- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

ט- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

י- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

יא- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

יב- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

יג- הודעה על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל.

4- הודעתו על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל:

הוא התחייב להחזיר את הרכב למספר הרכב הנ"ל, תוך 02 (שתי) שעות לאחר שהתקבלה הודעתו, להחזיר את הרכב למספר הרכב הנ"ל.

5- הודעתו על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל:

הוא התחייב להחזיר את הרכב למספר הרכב הנ"ל, תוך 02 (שתי) שעות לאחר שהתקבלה הודעתו, להחזיר את הרכב למספר הרכב הנ"ל.

7- הודעתו על התחייבותו להחזיר את הרכב למספר הרכב הנ"ל:

دغه وټه ټولگي لاس ته راځي

دغه، تر ټولو پوره

سره سم: (IUL) 213-MP/1/2012/1040

پرېکړه

په ټولو ټولگي لاس ته راځي

دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي.

وږ، د ټولو ټولگي لاس ته راځي، په 2012 04 04 ټولگي لاس ته راځي، په 11:00 ټولگي لاس ته راځي، په 11:00 ټولگي لاس ته راځي، په 11:00 ټولگي لاس ته راځي، په 2012 11 11 ټولگي لاس ته راځي، په 11:00 ټولگي لاس ته راځي، په 11:00 ټولگي لاس ته راځي، په 11:00 ټولگي لاس ته راځي، په 11:00 ټولگي لاس ته راځي.

06 ټولگي لاس ته راځي 1433
26 ټولگي لاس ته راځي 2012

د ټولو ټولگي لاس ته راځي

دغه، تر ټولو پوره

سره سم: (IUL)23-AP/1/2012/160

پرېکړه

د ټولو ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي.

وږ، د ټولو ټولگي لاس ته راځي، په 2012 03 03 ټولگي لاس ته راځي، په 10:00 ټولگي لاس ته راځي، په 10:00 ټولگي لاس ته راځي، په 10:00 ټولگي لاس ته راځي، په 10:00 ټولگي لاس ته راځي، په 10:00 ټولگي لاس ته راځي، په 10:00 ټولگي لاس ته راځي، په 10:00 ټولگي لاس ته راځي، په 10:00 ټولگي لاس ته راځي، په 10:00 ټولگي لاس ته راځي.

د ټولو ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي، په دغه وټه ټولگي لاس ته راځي.

06 ټولگي لاس ته راځي 1433
26 ټولگي لاس ته راځي 2012

ԿՆՏՐԱԿՏԱՆԵՐԻ ՄՈՒՆԻՍԻՊԱԼԻՏԵՏ

Այս հրավերը ներկայումս
 Կնտրակտային է և հրավերային
 չէ. հետևաբար, չի գործում:

Տրամադրում: (IU)G-2012/20

Հրավեր

Ստանդարտային կնտրակտային հրավերային պայմանագրեր

Հրավերային տրամադրում (IU)G-2012/17 (22 Հունիս 2012) հրավերային ընթացակարգի միջոցով հրավերային պայմանագրերի կնտրակտային հրավերային տրամադրումները:

175	Կնտրակտային հրավեր	15	Հրավերային
15	Հրավերային կնտրակտային	10 (4 հատ)	Հրավերային հրավեր
10	Հրավերային	40	Հրավերային հրավեր
14	Հրավերային հրավեր	4	Հրավերային
24	Հրավերային	9	Հրավերային
		6	Հրավերային

Չորս, Հրավերային հրավերային կնտրակտային հրավերային հրավերային հրավերային հրավերային:

Հրավերային հրավերային:	Կ: Է:	Հրավերային հրավերային: 9 օր հրավերային հրավերային հրավերային (հրավերային)
5 Հունիս 2012	11:00 Տրամադրում	
Հրավերային հրավերային հրավերային:	Կ: Է:	Հրավերային հրավերային հրավերային հրավերային (հրավերային)
12 Հունիս 2012	11:00 Տրամադրում	

Հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային:

4 Կնտրակտային 1433

24 Հունիս 2012

2 Կնտրակտային հրավերային 3 օր հրավերային հրավերային հրավերային հրավերային:

Չորս, Հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային:

2 Հունիս 2012 Տրամադրում 11:00 հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային:

Հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային:

11:00 հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային:

5 Կնտրակտային 1433

25 Հունիս 2012

Հրավերային հրավերային
 Հրավերային հրավերային

Տրամադրում: JS-B /2012 /45

Հրավեր

Ստանդարտային կնտրակտային

Հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային:

Հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային:

JS-B /2012/ 43 Տրամադրում հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային:

Հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային հրավերային:

2012 1 10:00
 30 2012

zaidhan@drugcourt.gov.mv
 3018556

1433 30
 2012 20

10:00 2012 1
 30 2012

zaidhan@drugcourt.gov.mv
 3018556

GS14/IUL/2012/09

GS14/IUL/2012/09

1433 30

7 13:00 2012 02
 6640095 kaafuaec@gmail.com
 7831131 / 6640095

Branded System

- Operating system: Windows 7 (64 bit) or later.
- Processor: Intel® Corei3 Processor (2.7ghz,) or higher.
- Memory: 2 GB RAM or above (Upgradeable)
- Hard Disk: 500 GB SATA (7000 rpm) or higher.
- Optical drives: DVD R/RW with Double Layer Support or better.
- Graphics: HD Graphics
- Ports : (VGA, headphone-out, microphone-in, USB) ,Optional (HDMI, eSATA + USB port, RJ45)
- USB Mouse and Keyboard
- Integrated Ethernet LAN
- Warranty: Minimum, 1 YEAR LOCAL WARRRANTY

સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ.
 ગુજરાત સરકાર

પોસ્ટલ એડ્રેસ: ૩૮૦૦૦૧

ફોન: ૭૯૧૪૩૦૫ ટેલેફોન: ૬૮૦૦૦૦૪

ઈમેલ: info@southcentrlutilities.com

Reference No: OPD/2012/67

Date: 28th June 2012

પ્રા.લિ. સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ.

કેન્સરિંગ ડિવિઝન, સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર.

DETAILS OF THE SAFE:

Fireproof safe two key systems

Model No. YB700S

115kg

L.Kunahandhoo Power House

પ્રા.લિ. સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ.

Item	Qty	Unit	Part No.	Description
1	1	Nos		Safe

પ્રા.લિ. સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ.

<ul style="list-style-type: none"> પ્રા.લિ. સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર, સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર, સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર. 	<ul style="list-style-type: none"> પ્રા.લિ. સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર.
<ul style="list-style-type: none"> પ્રા.લિ. સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર, સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર, સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર. 	<ul style="list-style-type: none"> પ્રા.લિ. સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર.
<ul style="list-style-type: none"> પ્રા.લિ. સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર, સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર, સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર. 	<ul style="list-style-type: none"> પ્રા.લિ. સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર.
<ul style="list-style-type: none"> સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર 15% 	<ul style="list-style-type: none"> પ્રા.લિ. સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર.
<ul style="list-style-type: none"> પ્રા.લિ. સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર, સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર, સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર. 	<ul style="list-style-type: none"> પ્રા.લિ. સુવર્ણ સેન્ટ્રલ યુટિલિટીઝ પ્રા.લિ. ગુજરાત સરકાર.

සමස්ත සේවාවන් සඳහා පිටුපසට

සේවාවන්, පුනරුත්ථාපන

දුරකථන: 9914305 ෆැක්ස්: 6800004

ඊමේල්: info@southcentrlutilities.com

Reference No: OPD/2012/66

Date: 28th June 2012

සේවාවන් සඳහා පිටුපසට

දුරකථන සේවාවන් සඳහා පිටුපසට සේවාවන් සඳහා පිටුපසට.

DETAILS OF THE SAFE:

Fireproof safe two key systems

Model No. YB700S

115kg

L-Dhanbidhoo Power House

සේවාවන් සඳහා පිටුපසට

Item	Qty	Unit	Part No.	Description
1	1	Nos		Safe

සේවාවන් සඳහා පිටුපසට

<ul style="list-style-type: none"> සේවාවන් සඳහා පිටුපසට සේවාවන් සඳහා පිටුපසට සේවාවන් සඳහා පිටුපසට. 	<ul style="list-style-type: none"> සේවාවන් සඳහා පිටුපසට
<ul style="list-style-type: none"> සේවාවන් සඳහා පිටුපසට සේවාවන් සඳහා පිටුපසට සේවාවන් සඳහා පිටුපසට. 	<ul style="list-style-type: none"> සේවාවන් සඳහා පිටුපසට
<ul style="list-style-type: none"> සේවාවන් සඳහා පිටුපසට සේවාවන් සඳහා පිටුපසට සේවාවන් සඳහා පිටුපසට. 	<ul style="list-style-type: none"> සේවාවන් සඳහා පිටුපසට
<ul style="list-style-type: none"> සේවාවන් සඳහා පිටුපසට 15% 	<ul style="list-style-type: none"> සේවාවන් සඳහා පිටුපසට
<ul style="list-style-type: none"> සේවාවන් සඳහා පිටුපසට සේවාවන් සඳහා පිටුපසට සේවාවන් සඳහා පිටුපසට. 	<ul style="list-style-type: none"> සේවාවන් සඳහා පිටුපසට
<ul style="list-style-type: none"> සේවාවන් සඳහා පිටුපසට සේවාවන් සඳහා පිටුපසට සේවාවන් සඳහා පිටුපසට. 	<ul style="list-style-type: none"> සේවාවන් සඳහා පිටුපසට

සමස්ත වැටුප්පත් කිරීමේ කොටසක් ලෙසින්

සේවය, පුනරුත්ථාපනය

දුරකථන: 9914305 ෆැක්ස්: 6800004

විද්‍යාලය: info@southcentrlutilities.com

Reference No: OPD/2012/60

Date: 28th June 2012

සේවය පුනරුත්ථාපනය කිරීමේ කොටසක් ලෙසින්

දැනට පවතින ප්‍රශ්න සඳහා විසඳුම් සැලසීම සඳහා පුනරුත්ථාපනය කිරීමේ කොටසක් ලෙසින්

DETAILS OF THE GENERATOR:

Engine Model Name: Duetz

Engine Model No: BF6M1013FC

Engine Serial No:10166970

L-Gan Thundi Power House

සේවය පුනරුත්ථාපනය කිරීමේ කොටසක් ලෙසින්

Item	Qty	Unit	Part No.	Description
1	1	Nos		Radiator

විද්‍යාලයේ පවතින ප්‍රශ්න සඳහා විසඳුම් සැලසීම සඳහා

<ul style="list-style-type: none"> විද්‍යාලයේ පවතින ප්‍රශ්න සඳහා විසඳුම් සැලසීම සඳහා 				
<ul style="list-style-type: none"> විද්‍යාලයේ පවතින ප්‍රශ්න සඳහා විසඳුම් සැලසීම සඳහා 				
<ul style="list-style-type: none"> විද්‍යාලයේ පවතින ප්‍රශ්න සඳහා විසඳුම් සැලසීම සඳහා 				
<ul style="list-style-type: none"> විද්‍යාලයේ පවතින ප්‍රශ්න සඳහා විසඳුම් සැලසීම සඳහා 				
<ul style="list-style-type: none"> විද්‍යාලයේ පවතින ප්‍රශ්න සඳහා විසඳුම් සැලසීම සඳහා 				
<ul style="list-style-type: none"> විද්‍යාලයේ පවතින ප්‍රශ්න සඳහා විසඳුම් සැලසීම සඳහා 				
<ul style="list-style-type: none"> විද්‍යාලයේ පවතින ප්‍රශ්න සඳහා විසඳුම් සැලසීම සඳහා 				
<ul style="list-style-type: none"> විද්‍යාලයේ පවතින ප්‍රශ්න සඳහා විසඳුම් සැලසීම සඳහා 				
<ul style="list-style-type: none"> විද්‍යාලයේ පවතින ප්‍රශ්න සඳහා විසඳුම් සැලසීම සඳහා 				
<ul style="list-style-type: none"> විද්‍යාලයේ පවතින ප්‍රශ්න සඳහා විසඳුම් සැලසීම සඳහා 				

ارنترنېټي لاساليزه سروسيز لاساليزه سروسيز
 دغوا، ترڅو لاساليزه سروسيز

سروسيز شمېره: IUL-123(A)2012/23

ارنترنېټي لاساليزه سروسيز

ارنترنېټي لاساليزه سروسيز لاساليزه سروسيز

د لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز

دغوا، د لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز
 لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز
 لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز
 لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز
 لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز
 لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز
 لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز

05 شمېره 1433

25 دغوا 2012

ارنترنېټي لاساليزه سروسيز لاساليزه سروسيز
 دغوا، ترڅو لاساليزه سروسيز

سروسيز شمېره: IUL-123(A)2012/22

ارنترنېټي لاساليزه سروسيز

ارنترنېټي لاساليزه سروسيز لاساليزه سروسيز

د لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز
 لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز

سروسيز شمېره IUL-123(A)2012/17 (14 دغوا 2012)

ارنترنېټي لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز
 لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز
 لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز

دغوا، د لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز

لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز

د لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز

لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز

لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز

لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز

05 شمېره 1433

25 دغوا 2012

دغوا، ترڅو لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز

دغوا، ترڅو لاساليزه سروسيز

سروسيز شمېره: MBC-F/IU/2012/61

ارنترنېټي لاساليزه سروسيز

ارنترنېټي لاساليزه سروسيز لاساليزه سروسيز

د لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز لاساليزه سروسيز

ITEM	PART NUMBER AND DISCRIPTION	Qty
1	CAMERA PARTS - DSR-400P Sony	
	3-868-649-01 s BUTTON,REC START	3
	A-1107-001-A s MOUNTED CIRCUIT BOARD, DVP-32	2
	A-1107-004-A s MOUNTED CIRCUIT BOARD, CNB-20	1
	A-1106-781-A s MOUNTED CIRCUIT BOARD, CN-2734	1
	Rebun cable (DSR-400P Camera, LCD to Eprom board)	2
	A-1107-003-A s MOUNTED CIRCUIT BOARD, RE-222	1
	A-1106-787-A s MOUNTED CIRCUIT BOARD, AA-116	2

2	DIGITAL VIDEOCASSETTE RECORDER. PARTS - DSR1800P	
	1-468-549-11 s REGULATOR, SWITCHING	1
	A-8279-205-B o GEAR ASSY,NO.3	2
	3-614-479-02 o GEAR, NO.1	2
	A-8326-491-A o MOUNTED CIRCUIT BOARD, DR-428	2
	A-8324-829-A s CASSETTE COMPARTMENT ASSY	1
3	CAMERA PARTS - DXC- D50P Sony	
	A-8346-635-A s MOUNTED CIRCUIT BOARD, RE-210	2
	A-8346-626-A s MOUNTED CIRCUIT BOARD, AT-152	2
	A-8346-623-A s MOUNTED CIRCUIT BOARD, IF-901	2
	A-8346-620-A s MOUNTED CIRCUIT BOARD, VA-214	2
4	TRANSMITTER (Screen Service - SCT 201TB-C) PARTS	
	PSU 2190 Power Supply Board	7
	058S99 Metering Board	2
	PBIT 2159 Power Supply	2
	D1029K or SD2932 Power transistor.	4
	0.22 Ohms 15W	3
5	Panasonic VCR (Model No: AJ D250E- Serial No: C3TRA0052) PARTS	
	Cassette Compartment	2
	Video Head	1
6	HARRIS Videotek VTM-2000 (Video testing unit) PARTS	
	Model No: YM-6151A / POWER SUPPLY	1
	NOTE: Input: 100v-240v ~ 50/60Hz 4A MAX Total DC Output: 150w DC OUTPUT: +5V/14A, +12V/5A, -12V/0.5A, +3.3V/12A, +5V sb/1.5A, -5V/0.5A	
7	MOVING HEAD	
	Lamp - MARTIN MAC 600/E	4
	Lamp - MARTIN MAC 575 KRYPTON (GE CSR 575/SDE/70)	10
8	SCREEN SERVICE TELEVISION TRANSMITTER SCA 501TB (500W)	
	PBIT 2159 Power Supply Board	2
	103S99 Protection and metering Board.	1
	178S01 50W VHF BAND III R.F. Amplifier	1
	133S00 400W VHF BAND III R.F. Amplifier	1
	254S03 Directional Coupler Board	1
	D1029K or SD2932 Power transistor.	5
0.22 Ohms / 15W Resistor	4	
9	LIGHTING FILTER (Gel)	
	216 White Diffussion-LEE filter (GL LE216 ROLL FULL)	2
	126 Mauve- LEE filter (GL LE126 ROLL FULL)	1
	120 Deep Blue- LEE filter (GL LE120 ROLL FULL)	2
	139 Primary Green- LEE Filter (GL LE 139 ROLL FULL)	1
10	TELE EYE CCTV CAMERA PARTS	
	LM25696T-ADJ (Step Down Voltage Regulator, SIMPLE SWITCHER Power Convertor (150Khz	2
	(DC Brushless Fan Model: PY-4010H12S (DC 12V 0.07A	3
	“Fan with Switching driving circuit (12V) (red, black and white wire) size: 2”- 2.5	1

	EQUIPMENTS AND OTHER ITEMS	
	Fujinon A20x8.6BRM Standard lens	2
11	Bulb Normal (Tread Clear Bulb)100w/230v	20
	Bulb Normal (Tread Clear Bulb) 500w/230v	20
	JPD Halogen Lamp (650w)	40

• **አስተዳደር ኃላፊዎችን ለማዘጋጀት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት**

▪ **ስራዎችን ለማካተት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት**

- 1- ክፍለ-ስራዎችን ለማካተት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት.
 - 2- ለስራዎች ለማካተት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት (አሰጣጥ የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት) (ገንዘብ ለማግኘት)
 - 3- ለስራዎች ለማካተት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት (አሰጣጥ የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት)
 - 4- ክፍለ-ስራዎችን ለማካተት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት (አሰጣጥ የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት)
 - 5- ክፍለ-ስራዎችን ለማካተት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት (አሰጣጥ የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት)
 - 6- ክፍለ-ስራዎችን ለማካተት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት (አሰጣጥ የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት)
 - 7- ለስራዎች ለማካተት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት (አሰጣጥ የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት)
- ለስራዎች ለማካተት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት (7773908) ለማግኘት.

ማርች:

- ለስራዎች ለማካተት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት (አሰጣጥ የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት)

ድንበይ ዓይነቶች ደንብ

ጥቅም	ድንበይ ዓይነቶች	ጥቅም
10	አሰጣጥ / ለስራዎች ለማካተት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት	1
20	ገንዘብ ለማግኘት	2
60	ሰው ሀብት ለማግኘት	3
10	ሰው ሀብት ለማግኘት	4
100		ገንዘብ ለማግኘት

• **አስተዳደር ኃላፊዎችን ለማዘጋጀት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት**

አስተዳደር ኃላፊዎችን ለማዘጋጀት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት ለ2:00 ሰዓት ላይ

አስተዳደር ኃላፊዎችን ለማዘጋጀት የሚያስፈልጉትን የሥራ ዓይነቶች ለመለየት

• ድንበይ ዓይነቶች ደንብ

දින 05

දින 05

සංඛ්‍යා: (IUL)435-A4/2012/05

දින 05

දින 18 2012

(IUL)435-A4/2012/03

දින 05

දින 05

දින 05

දින 05

දින 05

සංඛ්‍යාව	වර්ගය	මිල
1	Brother (TN-2260) පිටු	20
2	(USB) අනුකූල කේත	5

දින 05

85%

15%

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

දින 05

zaidhan@drugcourt.com.mv

3018556

06

26

سروس نمبر: (IUL)220-AF/01/2012/69

موضوع

دعا کیلئے "Qty:10- CCTV IP Cameras" کی قیمتوں پر 05 اگست 2012ء کی تاریخ سے سروسز کے
(IUL)220-AF/1/2012/38 اور اس کے تحت جاری کیے گئے اس کے ساتھ ساتھ دیگر رٹوں اور سروسز کے ساتھ
رہے گا۔

دعا، دعا کیلئے "Qty:10- CCTV IP Cameras" اور اس کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ 05 اگست 2012ء کی
10:30 (بشمول وقت) اور دعا کیلئے (فوری وقت) کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ رہے گا۔

Required item: CCTV IP Cameras
Quantity: 10

Required Items	1 –IR CCTV camera Required quantity: 9 2 – Outdoor IR CCTV Camera with PTZ support Required quantity: 1
Compatibility	All cameras must comply to ONVIF standard
Recordings	ONVIF standard compliant software and/or DVR with at least 15 camera licenses should be supplied. This should have capability to add more cameras when required in future. Recordings and live feeds must be viewable from any client in network either through a browser or dedicated client software
Network	All cameras IP based
Video compression	Supports H.264 compression, MPEG4
Resolutions	Minimum 720p

شرائط

- 50% (اس کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ) کے ساتھ ساتھ
- 30% کے ساتھ ساتھ
- 10% (اس کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ) کے ساتھ ساتھ
- 10% کے ساتھ ساتھ

اس کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ

- کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ
- اس کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ، کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ (سے) کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ
- کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ، کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ 15% کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ
- اس کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ، کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ
- اس کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ، کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ کے ساتھ ساتھ دیگر سروسز کے ساتھ ساتھ

سارتر سپهر و ترمایح
سرمه سوسج سمره زومو سوسج سوسج سوسج سوسج
سارتر / سارتر سوسج
فون: 6640127 فون: 6640127

سرسه سوسج: H1-SM/2012/06
سوسج: 26 سوسج 2012

سوسج

سوسج سوسج سوسج سوسج سوسج سوسج

سوسج سوسج سوسج سوسج سوسج سوسج (TAYOTA-KJ-CR52V-ERSDE) سوسج سوسج سوسج سوسج سوسج سوسج
سوسج سوسج سوسج سوسج سوسج سوسج

AIR CONE COMPRESSOR - HFC134a- (high side 3.5Mpa , Low side 1.67Mpa
سوسج سوسج 1

سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج
سوسج
سوسج سوسج

سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج

- * سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج سوسج
- * سوسج
- * سوسج
- * سوسج
- * سوسج
- * سوسج
- * سوسج
- * سوسج

سوسج
فون: 6640127 ، 7683323
فون: 6640127

سوسج سوسج: kaashidhohealth@gmail.com

ನಾಯಕರುಗಳಿಗೆ ಕಾರ್ಯದರ್ಶಿಗಳನ್ನು ನೇಮಿಸುವ ಕುರಿತು
 ದೇಶೀಯ ನಿಯಮಾವಳಿ.

ಸಂಖ್ಯೆ: 170-AD/I/2012/12

ನಿಯಮಾವಳಿ

ನಾಯಕರುಗಳಿಗೆ ಕಾರ್ಯದರ್ಶಿಗಳನ್ನು ನೇಮಿಸುವ ಕುರಿತು

170-AD/I/2012/10 ನಾಯಕರುಗಳಿಗೆ ಕಾರ್ಯದರ್ಶಿಗಳನ್ನು ನೇಮಿಸುವ ಕುರಿತು ಸಂಖ್ಯೆ: 170-AD/I/2012/10

ನೀರಿನ ಸಂಪನ್ಮೂಲಗಳ ಸಂರಕ್ಷಣೆ ಮತ್ತು ಬಳಕೆಯ ಕುರಿತು ನಿಯಮಾವಳಿ, ಅನುಸೂಚಿ ಮತ್ತು ನಿಯಮಾವಳಿ.

ನಾಯಕರುಗಳಿಗೆ ಕಾರ್ಯದರ್ಶಿಗಳನ್ನು ನೇಮಿಸುವ ಕುರಿತು ಸಂಖ್ಯೆ: 170-AD/I/2012/10 ನಿಯಮಾವಳಿ ಮತ್ತು ನಿಯಮಾವಳಿ 05 ಜುಲೈ 2012 ಮತ್ತು ನಿಯಮಾವಳಿ

13:00 ಗಂಟೆಗೆ ನಾಯಕರುಗಳಿಗೆ ಕಾರ್ಯದರ್ಶಿಗಳನ್ನು ನೇಮಿಸುವ ಕುರಿತು.

#	Title	Author
1	The Law of Mortgages	K.S.Gopala Krishnan
2	The Law of PARTNERSHIP	P.C.Markanda
3	The Law of Arbitration and Conciliation (Book + CD)	Justice Dr. B.P.Saraf & Justice S.M.Jhunjunuwala
4	Handbook on Law of Promissory Notes	Pendyala Satyanarayana
5	Violation of Injunction & Civil Contempt	Ramesan & Prasad
6	Democracy, Human Rights and the Rule of Law - Essays in Honour of Nani Palkhivala	Venkat Iyer
7	Criminal Law	Harris
8	Law Relating to Weights & Measures	P.L.Malik
9	Business Law Including Company Law	S.S. Gulshan
10	Project Reports & Appraisals	H.P.S.Pahwa
11	Matrimonial Frauds (Based on Case Law and Author's Experiences)	S.L.Sagar
12	Law of Evidence in India, Pakistan, Bangladesh, Burma and Ceylon (in 4 Vols.)	Basu, revised by P. M. Bakshi
13	Judge Nagendra Singh of the World Court: His Contributions to the Development of Contemporary International Law	Prof. Govindaraj
14	Current Issues in Criminal Justice and Medical Law - A Critical Focus	S. V. Joga Rao
15	BAIL - Law & Practice	Justice M.R.Mallick
16	A Treatise on Anti-Corruption Laws in India	P.V.Ramakrishna
17	Cross Examination, Arguments & Instructive Trials (Civil & Criminal)	D.R.Prem, revised by Y.R.Rao (Advocate)
18	Law of EVIDENCE (in India, Pakistan, Bangladesh, Sri Lanka & Malaysia)	Batuk Lal
19	Law of Injunctions	G.S.Gupta, revised by P.M.Bakshi
20	Principles of Mohammedan Law	Dr. Nishi Purohit
21	Hints on Modern Advocacy - Cross Examination and Professional Ethics	S.C.Sarkar
22	Lectures on Criminal Procedure Code (Cr.P.C.)	Dr. Rega Surya Rao
23	Legal Theory	W.Friedmann
24	Code of Civil Procedure, 1908 (CPC)	Justice P.S.Narayana

25	Muslim Law of Marriage & Succession in India (A Critique with a Plea for Optional Civil Code)	Justice S.A.Kader
26	Lectures on Administrative Law	C.K.Takwani & M.C.Thakker, Foreword by Justice D.A.Desai
27	Law of CONTEMPT OF COURTS (with Law of Contempt of Parliament, State Assemblies and Public Servants)	Iyer, revised by Justice S.K.Mookerji
28	The Morality of Consent	Alexander Bickel
29	The Supreme Court and the Idea of Progress	Alexander Bickel
30	The Least Dangerous Branch - The Supreme Court at the Bar of Politics	Alexander Bickel
31	Co-Ownership, Joint Property and Partition	Sandeep Bhalla (Advocate)
32	The Narcotic Drugs & Psychotropic Substances Act	P.K.Jain (Judge, Delhi and Punjab High Courts)
33	Commentaries on Limitation Act	R.Mitra
34	Law of WILLS	P.S.Narayana (Advocate)
35	Code of Criminal Procedure (in 2 Vols.)	B.B.Mitra, revised by Justice S.R.Roy
36	Law of Execution	B.N.Banerjee, revised by Dr. R.G.Chaturvedi
37	Anticipatory Bail - Law & Practice	Narayan Laxmanrao
38	The Bar on Trial	Robert Hazell
39	Learning Legal Skills	Simon Lee & Marie Fox
40	Legal Research (Law Finding & Problem Solving)	Victor Tunkel
41	Alternative Dispute Resolution - What It is and How It Works	P.C.Rao & William Sheffield (Eds.)
42	Law Relating to Arbitration and Conciliation	M.A.Sujan
43	BANKING Law in Theory & Practice (in 3 Vols.)	S.N.Gupta, revised by Rajesh Narain Gupta & Sanjay Gupta (Advocates)
44	The Law and Practice of Banking (English Law) (in 2 Vols.)	J.M.Holden
45	Law Relating to Building Contracts	M.A.Sujan
46	An Introduction to the Study of the Law of the Constitution	A.V.Dicey
47	Cases in Constitutional Law	Keir & Lawson
48	Judicial Review and the Law of the Constitution	Sylvia Snowiss
49	Common Man's Guide to Consumer Protection Law	Y.V.Rao
50	Law Relating to INSURANCE (with Special Reference to Consumer Protection Law)	R.M.Vats
51	Administrative Law	S.P.Sathe
52	Judicial Dictionary	Justice L.P.Singh & P.K.Majumdar
53	Promissory Notes - Law, Practice & Procedure	Gupta
54	Women, Law & Social Change	Shamsuddin Shams
55	Dictionary of Banking	G.Klein
56	The Pocket Law Lexicon	A.W.Motion
57	Environmental Law	Stuart Bell & Donald McGillivray
58	Evidence	Peter Murphy
59	Law of Fraud & Mistake	Kerr
60	LEGAL FICTIONS (Combined Edition of 3 Books)	A.Laurence Polak
61	Commercial Exploitation of Intellectual Property	Pearson & Miller
62	JURISPRUDENCE - The Philosophy and Method of Law	Edgar Bodenheimer

63	Law in a Changing Society	W.Friedmann
64	The Morality of Law	L.L.Fuller
65	An Introduction to the Philosophy of Law	Roscoe Pound
66	Civil Pleadings & Practice (Along with Model Forms)	Justice P.S.Narayana
67	Law Relating to Human Rights	Asia Law House
68	Law of Defamation, Damages & Malicious Prosecution (Civil & Criminal)	B.N.Mehrotra
69	Natural Justice	Paul Jackson
70	Guide to Company Law Procedures (Vol.3)	M.C.Bhandari
71	Law of Affidavits	P.M.Bakshi
72	Commentary on Sexual Offences (with Special Reference to the Law of Rape)	R.Dayal
73	Concise LAW Dictionary with Legal Maxims, Latin Terms, Words & Phrases	P.Ramanatha Aiyar, revised by Justice Y.V.Chandrachud
74	The Code of Civil Procedure - Including Civil leadings	S.N.Singh
75	Mohammedan Law	Aqil Ahmad, revised by Dr. I.A.Khan
76	Law of ARBITRATION & Conciliation - Practice and Procedure	Justice S.K.Chawla
77	Law of Easements & Licences	L.C.Goyle, revised by S.A.Kader
78	Jurisprudence - Legal Theory	Dr. B.N.Mani Tripathi
79	The Transfer of Property Act	Dr. S.N.Shukla
80	Principles of Equity with Trusts and Specific Relief	M.P.Tandon
81	Public International Law	M.P.Tandon
82	Law of Pleadings & Conveyancing	M.K.Majumdar
83	Criminology & Criminal Administration	Dr. S.S.Srivastava
84	The Law of INDUSTRIAL DISPUTES (in 2 Vols.)	O.P.Malhotra
85	The Law of International Institutions	D.W.Bowett
86	Introduction to Administrative Law	Prof. Neil Hawke & Neil Parpworth
87	Administrative Law	P.P.Craig
88	Advocacy (Legal Practice Handbook)	Avrom Sherr
89	Learning Legal Rules	Holland & Webb
90	Golden Rules of Advocacy	Keith Evans
91	The Lawyers Quotation Book - A Legal Companion	John Reay-Smith (Ed.)
92	Law of Maintenance - An Empirical Study	Jaya Sagade
93	A History of Islamic Law	N.J.Coulson
94	An Introduction to Islamic Law	Joseph Schacht
95	Sale & Purchase of PROPERTIES - A Legal Guide (with Model Drafts)	V.L.Madan (Advocate)
96	The Law of Torts	Salmond & Heuston
97	The Law of Land Acquisition and Compensation	Sanjiva Row, edited by Justice K.Shanmukham
98	The Law of WAKFS: An Analytical and Critical Study	Justice S.A.Kader
99	Religion, Law and the State in India	Prof. J.D.M.Derrett
100	The Art of a Lawyer	Justice B.Malik, Foreword by M.Hidayatullah (Former Vice President of India)
101	Law of PUBLIC PREMISES	Tiwari & Kumar, revised by Ashwani Kumar
102	Jurisprudence Explained	Hijam N.K.Singh
103	Legal System and Lawyers	Julius Stone

104	Social Dimensions of Law & Justice	Julius Stone
105	In the Wonderland of Law - Real Case Stories	Justice O.C.Reddy
106	Forensic Science in Criminal Investigation & Trials	Dr. B.R.Sharma
107	Law Relating to Women & Their Rights	J. P. Bhatnagar & Ejaz Ahmad
108	Commentaries on Cantonment Laws	Seth
109	Cantonment Laws (in 2 Volumes)	J.P.Mittal
110	International Human Rights Documents	P.R.Ghandhi
111	ARBITRATION Agreements & Awards (Law of International and Domestic Arbitration)	Ashwinie Kumar Bansal (Advocate, Supreme Court of India)
112	Crime, Prosecution & Defence Investigators Guide	Sukhdev Kohli (Advocate), revised by V.P.Srivastava
113	Law & Techniques Relating to Identification of Handwriting, Finger Prints, Foot Prints and Detection of Forgeries	B.L.Saxena
114	Supreme Court on Disciplinary Proceedings	D.V.S.R.Prabhakar Rao
115	Law of Discharge and Dismissal	D.R.K.Rao (Asst. Labour Commissioner)
116	Crimes Against Women and Protective Laws	Dr. Shobha Saxena
117	Criminal Jurisprudence and Law of Insanity	M.Malhotra
118	Laws Relating to Co-operative Societies - A Commentary	Rish Pal Nainta
119	The Right to Self Determination in International Law	B.C.Nirmal
120	Transfer & Transmission of Shares & Debentures	Dr. K.R.Chandratre
121	Philosophy of Law - An Introduction to Jurisprudence	Murphy & Coleman
122	Human Rights and the Law - National & Global Perspective	Chitnis, Madan & Hirani
123	COMPANY LAW	Dr. Avtar Singh
124	Law of CARRIAGE (Air, Land & Sea)	Dr. Avtar Singh
125	Administrative Law	I.P.Massey
126	Law of WRITS (in 2 Vols.)	V.G.Ramachandran, revised by Justice C.K.Thakker & M.C.Thakker
127	Law of Evidence	Vepa P.Sarathi
128	Law of INSOLVENCY	Dr. Avtar Singh
129	Studies in Jurisprudence and Legal Theory	Dr. N.V.Paranjape
130	Corrupt Practices in Election Law	K.C.Sunny
131	Murder Trials	Gupta
132	Commentary on Consumer Protection Act	Sukhdev Aggarwal
133	Law of Damages and Compensation (in 3 Vols.)	C.Kameshwara Rao
134	Law of Fundamental Rights	Chaudhary & Chaturvedi
135	LAW LEXICON with Legal Maxims (in 4 Vols.)	Venkataramaiya
136	Commentaries on MOHAMMEDAN Law	B.R.Verma, with a Foreword by Justice S.R.Alam
137	Law of Arms & Explosives	Saxena & Gaur
138	CRIMINAL TRIALS with Powers & Duties of Court and Functioning of Police and Prosecuting Agencies	B.Malik
139	Commentaries on Code of Criminal Procedure (in 2 Vols.)	Sir John Woodroffe
140	Commentaries on Terrorist Laws	Malik
141	BUSINESS LAWS: One Should Know	Nabhi's Board of Editors

142	How to Choose Your Lawyer	Rajesh Talwar
143	The Literature of the Law (A Thoughtful Entertainment for Lawyers and Others)	Brian Harris
144	Law of Contract	Aytar Singh
145	Law of TRADE MARKS & Geographical Indications - Law, Practice & Procedure	K.C.Kailasam & Ramu Vedaraman
146	The Law Relating to Computers and the Internet	Rahul Matthan
147	A Theory of Justice	John Rawls
148	A Manual of International Law	Georg Schwarzenberger
149	Manual of Public Safety Laws	C.S.Lal
150	Encyclopaedia on Environment Protection and Pollution Laws (in 2 Vols.)	Lal, revised by Alpana Poddar (Advocate)
151	Guide to Company Law Procedures with Corporate Governance & E-Filing (in 4 Vols.)	M.C.Bhandari, revised by G.B.Rao
152	The Majority Act, 1875	Universal Law Publishing Co.
153	Noise Pollution - Laws & Remedies	Justice B.P.Baherjee
154	A Study of Industrial Law	G.M.Kothari, G.B.Rao & C.R.Rao
155	Police Investigations - Procedural Dimensions, Law & Methods	Kamal Saini (SSP, J & K)
156	Industrial Jurisprudence	S.N.Johri
157	Criminal Investigation	Dr. Hans Gross, revised by Richard Leofric Jackson
158	Women and Law	Raj Kumar
159	Basic Documents on International Human Rights and Refugee Laws	Manoj Kumar Sinha
160	Handbook of Arbitration in Construction Contracts	R.A.Sharma
161	Law, Justice and Company Affairs	Satish Tiwari
162	Contemporary Social Problems and the Law	Dr. Prabhat Chandra Tripathy
163	Law Relating to Electricity	Shiva Gopal, revised by V.K.Mehrotra
164	Constitutions of the World (in 2 Vols.)	M.V.Pylee
165	University Education Administration and the Law	Prof. Anirudh Prasad
166	Imagining the Law - Common Law and the Foundation of the American Legal System	Norman F.Cantor
167	Industrial Discipline and Natural Justice	D.V.S.R.Prabhakar Rao
168	Jurisprudence - Legal Theory	M.P.Tandon
169	Murphy's Law Book Two: More Reasons Why Things Go Wrong	Murphy, revised by Arthur Bloch
170	Lectures on Torts and Consumer Protection Laws	Dr. Rega Surya Rao
171	BANK FRAUDS - Prevention and Detection (Including Computer and Credit Card Crimes)	Dr. B.R.Sharma
172	Handbook of INSURANCE Laws	Kumar
173	Media Law	Prof. Peter Carey
174	Schmitthoff's Export Trade - The Law and Practice of International Trade	Schmitthoff, revised by Leo D'Arcy, Carole Murray & Barbara Cleave
175	Sociology for Law Students	T.K.Oommen & C.N.Venugopal
176	Law of Domestic Violence (A User's Manual for Women)	Indira Jaising (The Lawyers Collective)
177	The Law of CONTEMPT	Samaraditya Pal

178	Administrative Law	Dr. Tushar Kanti Saha
179	United Nations - Framework and Rule of Law	Bhavana Udara & Sujatha Ramcharit
180	Law Relating to Confession and Dying Declaration	J.C.Desai (Advocate)
181	Industrial and Labour Laws (in 2 Vols.)	Anil Sachdeva
182	Whither Laws and Justice	Justice K.Veerawami
183	Concise Legal Research	Robert Watt
184	Legal & Commercial Dictionary	S.D.Mitra, revised by Tapash Gan Choudhury
185	International Law Documents	P.K.Das (Ed.)
186	Textbook of Criminal Law	Glanville Williams
187	Law Relating to Prevention of Terrorism	Dr. Surat Singh & Hemraj Singh
188	Opinion Writing	Inns of Court School of Law, City Univ., London
189	Maxwell on the Interpretation of Statutes	Maxwell, revised by P. St. J.Langan
190	Crime, Law and Police Science	James Vadackumchery
191	Constitutional and Administrative Law	A.W.Bradley & K.D.Ewing
192	Law of Obligations and Legal Remedies	Prof. Geoffrey Samuel
193	CRIMINOLOGY	Larry Siegel
194	An Introduction to Criminological Theory	Roger Hopkins Burke
195	Guide to CONTRACT LABOUR	S.Krishnamurthi
196	Studies in INTERNATIONAL LAW and History - An Asian Perspective	Prof. R.P.Anand (Martinus Nijhoff Publishers, Boston)
197	A Textbook of Business Law	Gogna
198	The Outlines of MARITIME LAW	Dr. S.P.Gupta
199	NEGOTIATIONS - Negotiation Skills, Negotiation Language, Evaluation Checklists	Anne Laws, for Summertown Publishing, UK
200	WRITING SKILLS	Anne Laws, for Summertown Publishing, UK
201	Law Relating to Power of Attorney Holders	G.L.Verma
202	Law & Economics	Robert Cooter & Thomas Ulen
203	Corporate Laws - Administration and Management	N.K.Jain
204	Law Relating to ARREST, Remand and BAIL	S.K.Malhotra
205	Concept of Islamic Law	Arif Ali Khan (Ed.)
206	Family Law in Islam	Arif Ali Khan (Ed.)
207	Religious Philosophy of Islam	M.R.K.Afridi & Dr. Arif Ali Khan (Eds.)
208	Perception of Islamic Philosophy	M.R.K.Afridi & Dr. Arif Ali Khan (Eds.)
209	Law of Waqf in Islam	Tauqir Mohammad Khan (Ed.)
210	History of Islamic Philosophy	M.R.K.Afridi & Dr. Arif Ali Khan (Eds.)
211	International ARBITRATION Law & Practice	Mauro Rubino-Sammartano
212	Comparative International Commercial ARBITRATION	Julian D.M.Lew, Loukas A.Mistelis & Stefan M.Kroll
213	The Law of TRUSTS	L.C.Goyle, revised by M.R.Mallick
214	Maritime Jurisdiction and Admiralty Law in India (Shipping Law Series)	Samareshwar Mahanty (Advocate)
215	Media Law and Ethics	M.Neelamalar
216	Shakespeare and the Law	Paul Raffield & Gary Watt (Eds.)
217	A Textbook of Company Law (Corporate Law)	P.P.S.Gogna
218	A Textbook of Mercantile Law (Commercial Law)	P.P.S. Gogna
219	Evaluation of Evidence	N.K.Acharya (Advocate)

220	What Every Good Lawyer Should Know	Iain Campbell
221	General & Commercial Laws	N.D. Kapoor & Rajni Abbi
222	Company Law - Problems & Solutions	K.K.Dhar, R.N.Bhaduri & S.M.Gupta (Eds.)
223	Law of TORTS	Prof. S.P.Singh & I.P.Singh

دَلَالَتِ قَسَمِ قَسَمِ:

- اَدَلَتِ: 80% (اَدَلَتِ لَدَى رَدِّ رَدِّ قَسَمِ قَسَمِ اَدَلَتِ لَدَى رَدِّ قَسَمِ قَسَمِ)
- اَدَلَتِ: 20% (اَدَلَتِ لَدَى رَدِّ رَدِّ قَسَمِ قَسَمِ اَدَلَتِ لَدَى رَدِّ قَسَمِ قَسَمِ)

اَدَلَتِ قَسَمِ قَسَمِ رَدِّ رَدِّ قَسَمِ قَسَمِ رَدِّ رَدِّ قَسَمِ قَسَمِ:

- اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ
- اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ
- اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ (اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ)
- اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ 20% اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ
- اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ
- اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ

رَدِّ رَدِّ قَسَمِ قَسَمِ:

- اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ
- اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ
- اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ
- اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ
- اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ اَدَلَتِ قَسَمِ قَسَمِ

اَدَلَتِ قَسَمِ قَسَمِ رَدِّ رَدِّ قَسَمِ قَسَمِ:

اَدَلَتِ قَسَمِ قَسَمِ رَدِّ رَدِّ قَسَمِ قَسَمِ 3321295 اَدَلَتِ قَسَمِ قَسَمِ

8 اَدَلَتِ قَسَمِ قَسَمِ 1433
28 اَدَلَتِ قَسَمِ قَسَمِ 2012

අලුත් සැලසුමක් සිදු කිරීමේදී
 ඉදිකිරීමේදී

Reference No: 56/IUL/USUL/12

Date: 26th June 2012

සංරක්ෂණ වැඩපටුමේ වැඩ

මෙහි දැක්වෙන්නේ සංරක්ෂණ වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන් පිළිබඳවයි. මෙහි දැක්වෙන ද්‍රව්‍ය සහ සේවාවන් අතරින් සමහරක් අවශ්‍ය නොවන බවට පරීක්ෂණ මගින් තීරණය කළ හැකිය. IUL/USUL/12/54 අංකයෙන් ප්‍රකාශයක් පිළිබඳව වැඩපටුමේ වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන් පිළිබඳව ප්‍රකාශයක් සකස් කළ හැකිය.

G-Alif Vilingili Power House

විදුලි බලාගාරය

No.	Description	Unit	Qty
1	GI Sheet 6mm 4' x 8'	Sheet	7
2	GI Sheet 9mm 4' x 8'	Sheet	4
3	GI Sheet 3mm 4' x 8'	Sheet	4

වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන්

<ul style="list-style-type: none"> වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන් පිළිබඳව ප්‍රකාශයක් සකස් කළ හැකිය. 	වැඩ
<ul style="list-style-type: none"> වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන් පිළිබඳව ප්‍රකාශයක් සකස් කළ හැකිය. 	වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන්
<ul style="list-style-type: none"> වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන් පිළිබඳව ප්‍රකාශයක් සකස් කළ හැකිය. 	වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන්
<ul style="list-style-type: none"> වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන් පිළිබඳව ප්‍රකාශයක් සකස් කළ හැකිය. 	වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන්
<ul style="list-style-type: none"> වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන් පිළිබඳව ප්‍රකාශයක් සකස් කළ හැකිය. 	වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන්
<ul style="list-style-type: none"> වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන් පිළිබඳව ප්‍රකාශයක් සකස් කළ හැකිය. 	වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන්
<ul style="list-style-type: none"> වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන් පිළිබඳව ප්‍රකාශයක් සකස් කළ හැකිය. 	වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන්
<ul style="list-style-type: none"> වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන් පිළිබඳව ප්‍රකාශයක් සකස් කළ හැකිය. 	වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන්
<ul style="list-style-type: none"> වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන් පිළිබඳව ප්‍රකාශයක් සකස් කළ හැකිය. 	වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන්
<ul style="list-style-type: none"> වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන් පිළිබඳව ප්‍රකාශයක් සකස් කළ හැකිය. 	වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන්
<ul style="list-style-type: none"> වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන් පිළිබඳව ප්‍රකාශයක් සකස් කළ හැකිය. 	වැඩ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සේවාවන්

כבודו של השר
התעשייתית, המסחרית
וענייני צרכנות

מס' תע: BML/ADMIN-BID/2012/047

התקשרות להשגת

התקשרות להשגת 20 יחידות של מכשירי Pano Zero Client G2.

Pano Zero Client G2

Finishes: Matte Black

I/O Ports: Four USB 2.0 ports

Video Display Output: Primary DVI or VGA monitor, secondary DVI monitor with optional Dual Monitor cable

Networking: 10/100 Base-T Fast Ethernet twisted pair (RJ-45)

Analog Audio: Internal speaker and 3.5mm iPhone compatible TRRS jack

Regulatory Compliance: RF Interference: FCC Class A, CE, RoHS Compliant

Power Adapter: Worldwide auto-sensing 100-240 VAC, 50/60 Hz

With

19" LCD Monitor Black

Keyboard: USB Full Sized Windows Keyboard (US Layout), Color: Black

Mouse: USB 2-Button Optical Mouse, Color: Black

הזמנת המכשירים תבוצע על ידי משרד התעשייתית, המסחרית וענייני צרכנות, וזאת תוך מתן הצעת מחיר עד 10:00 א"ת, 04 במרץ 2012. הצעת המחיר תוגש למשרד התעשייתית, המסחרית וענייני צרכנות, בכתב, ויש להצטרף לה הצעת מחיר של 07 עותקים של טופס הצעת מחיר. הצעת המחיר תוגש למשרד התעשייתית, המסחרית וענייני צרכנות, בכתב, ויש להצטרף לה הצעת מחיר של 07 עותקים של טופס הצעת מחיר. הצעת המחיר תוגש למשרד התעשייתית, המסחרית וענייני צרכנות, בכתב, ויש להצטרף לה הצעת מחיר של 07 עותקים של טופס הצעת מחיר.

08 סכום ההזמנה 1433

28 ימים 2012

משרד התעשייתית, המסחרית
וענייני צרכנות

מס' תע: (IUL)CHSE-SMT/1/2012/25

התקשרות

התקשרות להשגת

התקשרות להשגת 50 יחידות של מכשירי Pano Zero Client G2. הצעת המחיר תוגש למשרד התעשייתית, המסחרית וענייני צרכנות, בכתב, ויש להצטרף לה הצעת מחיר של 03 עותקים של טופס הצעת מחיר. הצעת המחיר תוגש למשרד התעשייתית, המסחרית וענייני צרכנות, בכתב, ויש להצטרף לה הצעת מחיר של 03 עותקים של טופס הצעת מחיר. הצעת המחיר תוגש למשרד התעשייתית, המסחרית וענייני צרכנות, בכתב, ויש להצטרף לה הצעת מחיר של 03 עותקים של טופס הצעת מחיר.

06 סכום ההזמנה 1433

26 ימים 2012

فوج ترقی و تعمیرات

دستخط و مہر
ڈی. جی. جعفری

سرسا: (IUL)23-ES/1/2012/157

فوج ترقی و تعمیرات

تاریخ: 20 مئی 2012

دستخط و مہر کے ذریعے سرسایتی تعمیرات کے لیے فوج ترقی و تعمیرات کے ذریعے رقوم کی رقمیں جاری کی گئی ہیں۔ ان رقموں کے ذریعے سرسایتی تعمیرات کے لیے فوج ترقی و تعمیرات کے ذریعے رقوم کی رقمیں جاری کی گئی ہیں۔

ڈیڈ	رقم	رقم	رقم	تفصیلات
01	5610/-	2500/-	1	MS1: سرسایتی
				سرکاری عمارتوں کی تعمیر و مرمت کے لیے
				سرکاری عمارتوں کی تعمیر و مرمت کے لیے
				سرکاری عمارتوں کی تعمیر و مرمت کے لیے
				سرکاری عمارتوں کی تعمیر و مرمت کے لیے
ڈیڈ	رقم	رقم	رقم	تفصیلات
01	5610/-	2500/-	1	MS1: سرسایتی
				سرکاری عمارتوں کی تعمیر و مرمت کے لیے
				سرکاری عمارتوں کی تعمیر و مرمت کے لیے
				سرکاری عمارتوں کی تعمیر و مرمت کے لیے
				سرکاری عمارتوں کی تعمیر و مرمت کے لیے
ڈیڈ	رقم	رقم	رقم	تفصیلات
01	5610/-	2500/-	1	MS1: سرسایتی
				سرکاری عمارتوں کی تعمیر و مرمت کے لیے
				سرکاری عمارتوں کی تعمیر و مرمت کے لیے
				سرکاری عمارتوں کی تعمیر و مرمت کے لیے
				سرکاری عمارتوں کی تعمیر و مرمت کے لیے

- ក្រុមប្រឹក្សាបោះឆ្នោត ត្រូវតែ រៀបចំ កិច្ចការ បោះឆ្នោត ឱ្យបាន ត្រឹមត្រូវ តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។
- គ្រប់ គ្រួសារ ត្រូវ ទទួល បាន កិច្ចការ បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។

ថ្ងៃទី ០១ ខែ កញ្ញា ឆ្នាំ ២០១២ រយៈពេល ១៥:០០ ម៉ោង រហូត ដល់ ចប់ ការ បោះឆ្នោត

ក្នុង កិច្ចការ បោះឆ្នោត ត្រូវ មាន ការ គ្រប់គ្រង ឱ្យបាន ត្រឹមត្រូវ តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។ គ្រប់ គ្រួសារ ត្រូវ ទទួល បាន កិច្ចការ បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។

គេ បាន បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។ គ្រប់ គ្រួសារ ត្រូវ ទទួល បាន កិច្ចការ បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។

www-elections.gov.mv គេ បាន បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។

01 គេ បាន បោះឆ្នោត 1433

21 ខែ កញ្ញា ឆ្នាំ 2012

រដ្ឋបាល បោះឆ្នោត ជាតិ
ភ្នំពេញ ថ្ងៃទី ០១ ខែ កញ្ញា ឆ្នាំ ២០១២

សំណុំរឿង: AA-2012/158 (A)

កិច្ចការ

កិច្ចការ បោះឆ្នោត ជាតិ

ក្នុង កិច្ចការ បោះឆ្នោត ត្រូវ មាន ការ គ្រប់គ្រង ឱ្យបាន ត្រឹមត្រូវ តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។ គ្រប់ គ្រួសារ ត្រូវ ទទួល បាន កិច្ចការ បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។

ល.រ	ខ្លឹមសារ	កិច្ចការ
1	(ល.រ ១)	គេ បាន បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។
2	គេ បាន បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។	គេ បាន បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។
3	គេ បាន បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។	គេ បាន បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។
4	គេ បាន បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។	គេ បាន បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។
5	គេ បាន បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។	គេ បាន បោះឆ្នោត តាម ច្បាប់ បោះឆ្នោត ជាតិ ។

سرفہم: AA-2012/157 (A)

پروٹوکول

وادی ڈوایج میں ریسرچ کے سربراہان

پروٹوکول نمبر AA-2012/150 (A) (07 جولائی 2012) کے تحت وادی ڈوایج میں ریسرچ کے سربراہان کے درمیان ہونے والے گفتگو کی تفصیلات

تاریخ: ۱۲ جولائی ۲۰۱۲ء (پونے)

مکان: ریسرچ ڈیپارٹمنٹ، 01 (پونے)

موضوع: وادی ڈوایج میں ریسرچ کے سربراہان کے درمیان ہونے والے گفتگو کی تفصیلات

03 (پونے) کے تحت وادی ڈوایج میں ریسرچ کے سربراہان کے درمیان ہونے والے گفتگو کی تفصیلات

تاریخ: ۸:۰۰ سے ۴:۰۰ بجے (پونے میں ہونے والے گفتگو کی تفصیلات)

تاریخ: ۱۵۰/- (پونے میں ہونے والے گفتگو کی تفصیلات)

موضوع: / پروٹوکول

1. وادی ڈوایج میں ریسرچ کے سربراہان کے درمیان ہونے والے گفتگو کی تفصیلات ۹ بجے سے ۱۰ بجے تک ہونے والے گفتگو کی تفصیلات
2. وادی ڈوایج میں ریسرچ کے سربراہان کے درمیان ہونے والے گفتگو کی تفصیلات ۸ بجے سے ۹ بجے تک ہونے والے گفتگو کی تفصیلات
3. وادی ڈوایج میں ریسرچ کے سربراہان کے درمیان ہونے والے گفتگو کی تفصیلات ۶ بجے سے ۷ بجے تک ہونے والے گفتگو کی تفصیلات
4. وادی ڈوایج میں ریسرچ کے سربراہان کے درمیان ہونے والے گفتگو کی تفصیلات ۴ بجے سے ۵ بجے تک ہونے والے گفتگو کی تفصیلات
5. وادی ڈوایج میں ریسرچ کے سربراہان کے درمیان ہونے والے گفتگو کی تفصیلات ۳ بجے سے ۴ بجے تک ہونے والے گفتگو کی تفصیلات
6. وادی ڈوایج میں ریسرچ کے سربراہان کے درمیان ہونے والے گفتگو کی تفصیلات ۲ بجے سے ۳ بجے تک ہونے والے گفتگو کی تفصیلات
7. وادی ڈوایج میں ریسرچ کے سربراہان کے درمیان ہونے والے گفتگو کی تفصیلات ۱ بجے سے ۲ بجے تک ہونے والے گفتگو کی تفصیلات
8. وادی ڈوایج میں ریسرچ کے سربراہان کے درمیان ہونے والے گفتگو کی تفصیلات ۱۲ بجے سے ۱ بجے تک ہونے والے گفتگو کی تفصیلات
9. وادی ڈوایج میں ریسرچ کے سربراہان کے درمیان ہونے والے گفتگو کی تفصیلات ۱ بجے سے ۱۲ بجے تک ہونے والے گفتگو کی تفصیلات

ሰነድ ቁጥር: (IUL)95-A/1/2012/34

ጥያቄ

ጥያቄው ለማድረግ ይገባል

	<p>ጥያቄው ለማድረግ ይገባል</p>
	<p>ሰነድ ቁጥር</p>
	<p>ሰነድ ቁጥር 01 (199)</p>
	<p>ሰነድ ቁጥር MS 2</p>
	<p>ጥያቄው ለማድረግ ይገባል</p>
	<p>ጥያቄው ለማድረግ ይገባል</p> <ol style="list-style-type: none"> 1. ጥያቄው ለማድረግ ይገባል 2. ጥያቄው ለማድረግ ይገባል 3. ጥያቄው ለማድረግ ይገባል 4. ጥያቄው ለማድረግ ይገባል 5. ጥያቄው ለማድረግ ይገባል 6. ጥያቄው ለማድረግ ይገባል 7. ጥያቄው ለማድረግ ይገባል 8. ጥያቄው ለማድረግ ይገባል
	<p>ጥያቄው ለማድረግ ይገባል</p>
	<p>ጥያቄው ለማድረግ ይገባል</p>

<p>سەرۆكی ئۇنۋانلىرى</p>	<p>1500/- ئىشەنچ</p>
<p>ئىشەنچ قىممەت ئۆزگەرتىش ئىشەنچ / ئىشەنچ مەبلەغ</p>	<p>ئىشەنچ ۋە ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ / ئىشەنچ / ئىشەنچ</p>
<p>ئىشەنچ ئىشەنچ</p>	<p>01 (ئىشەنچ)</p>
<p>ئىشەنچ</p>	<p>ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ 1. ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ 2. ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ 3. ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ 4. ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ 5. ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ 6. ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ</p>
<p>ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ</p>	<p>- ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ - ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ - ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ - ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ - ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ ئىشەنچ</p>

<p>דָּקָדָה</p> <p>דָּסָה וְדָקָדָה</p>	<p>1. גַּם בְּהַתְּחֵלָה דְּדִבְרֵי דְּוָרְחָה דְּסָרַי בְּרַי בְּמַלְכָּה וְהַתְּחֵלָה</p> <p>2. גַּם בְּהַתְּחֵלָה דְּדָבָר דְּתָרְחָה וְדָבָר דְּסָרַי בְּמַלְכָּה וְהַתְּחֵלָה</p> <p>3. גַּם בְּהַתְּחֵלָה דְּדָבָר דְּסָרַי בְּמַלְכָּה וְהַתְּחֵלָה וְדָבָר דְּסָרַי בְּמַלְכָּה וְהַתְּחֵלָה</p> <p>4. גַּם בְּהַתְּחֵלָה דְּדָבָר דְּסָרַי בְּמַלְכָּה וְהַתְּחֵלָה וְדָבָר דְּסָרַי בְּמַלְכָּה וְהַתְּחֵלָה</p> <p>5. דָּבָר דְּסָרַי בְּמַלְכָּה וְהַתְּחֵלָה וְדָבָר דְּסָרַי בְּמַלְכָּה וְהַתְּחֵלָה</p> <p>6. דָּבָר דְּסָרַי בְּמַלְכָּה וְהַתְּחֵלָה וְדָבָר דְּסָרַי בְּמַלְכָּה וְהַתְּחֵלָה</p> <p>7. דָּבָר דְּסָרַי בְּמַלְכָּה וְהַתְּחֵלָה וְדָבָר דְּסָרַי בְּמַלְכָּה וְהַתְּחֵלָה</p>
<p>דָּקָדָה</p>	<p>דָּסָה וְדָקָדָה</p>
<p>בְּסָרַי</p>	<p>בְּסָרַי 1</p>
<p>בְּסָרַי וְדָקָדָה</p>	<p>בְּסָרַי וְדָקָדָה 1</p>
<p>דָּבָר</p>	<p>3100/- בְּסָרַי</p>
<p>בְּסָרַי וְדָקָדָה</p>	<p>1000/- בְּסָרַי</p>
<p>בְּסָרַי</p>	<p>בְּסָרַי וְדָקָדָה</p>
<p>בְּסָרַי וְדָקָדָה</p>	<p>בְּסָרַי וְדָקָדָה</p>
<p>בְּסָרַי וְדָקָדָה</p>	<p>01 (בְּסָרַי)</p>
<p>בְּסָרַי</p>	<p>דָּבָר דְּסָרַי בְּמַלְכָּה וְהַתְּחֵלָה</p> <p>1. בְּסָרַי וְדָקָדָה</p> <p>2. בְּסָרַי 1 בְּסָרַי וְדָקָדָה</p> <p>3. בְּסָרַי וְדָקָדָה</p>
<p>דָּקָדָה</p>	<p>1. בְּסָרַי וְדָקָדָה</p>
<p>דָּסָה וְדָקָדָה</p>	<p>2. בְּסָרַי וְדָקָדָה</p>
<p></p>	<p>3. בְּסָרַי וְדָקָדָה</p>
<p></p>	<p>4. דָּבָר דְּסָרַי בְּמַלְכָּה וְהַתְּחֵלָה</p>

3. 1. 2. 3. 4. 5. 6. 7. 8.

1. 2. 3. 4. 5. 6. 7. 8.

- 1. 2. 3. 4. 5. 6. 7. 8.

1. 2. 3. 4. 5. 6. 7. 8.

- 1. 2. 3. 4. 5. 6. 7. 8.

1. 2. 3. 4. 5. 6. 7. 8.

- 1. 2. 3. 4. 5. 6. 7. 8.

1. 2. 3. 4. 5. 6. 7. 8.

1. 2. 3. 4. 5. 6. 7. 8.

1. 2. 3. 4. 5. 6. 7. 8.

1. 2. 3. 4. 5. 6. 7. 8.

1433 27

17 2012

<p>פועל ראשון למטה מנהל רמת השרון לשירות הציבור</p>	<p>- דיווח על תסמונת קורונה וזיהום - דיווח על תסמונת קורונה וזיהום - דיווח על תסמונת קורונה וזיהום</p>
<p>אמצעי קשר ממוסד דיווח / פנים</p>	<p>2012 / 17.07.2012 / 2012 / 17.07.2012</p>
<p>התאמת מידע</p> <p>• תורם שוטף למערכת דיווחי התאמת מידע ודיווחי התאמת מידע משרד הבריאות ודיווחי התאמת מידע משרד הבריאות ודיווחי התאמת מידע משרד הבריאות</p>	
<p>תאריך: 02.07.2012 ו' רצון תרע"ב 14:00 שעות אחר הצהריים, יום שישי, 18.07.2012</p> <p>תאריך: 02.07.2012 ו' רצון תרע"ב 14:00 שעות אחר הצהריים, יום שישי, 18.07.2012</p>	
<p>3328443 / 18.07.2012 / 18.07.2012</p>	
<p>מסמך ממוסד:</p> <p>- שוטף למערכת דיווחי התאמת מידע (פועל ראשון למטה) / שוטף למערכת דיווחי התאמת מידע (פועל ראשון למטה)</p> <p>- שוטף למערכת דיווחי התאמת מידע (פועל ראשון למטה) / שוטף למערכת דיווחי התאמת מידע (פועל ראשון למטה)</p> <p>- שוטף למערכת דיווחי התאמת מידע (פועל ראשון למטה) / שוטף למערכת דיווחי התאמת מידע (פועל ראשון למטה)</p> <p>- שוטף למערכת דיווחי התאמת מידע (פועל ראשון למטה) / שוטף למערכת דיווחי התאמת מידע (פועל ראשון למטה)</p> <p>- שוטף למערכת דיווחי התאמת מידע (פועל ראשון למטה) / שוטף למערכת דיווחי התאמת מידע (פועל ראשון למטה)</p>	
<p>27 / 1433 / 17 / 2012</p>	

ڏيڻو جي فهرست ۽ سرٽيفڪيٽ ڏيڻو جي فهرست

ڏيڻو جي سرٽيفڪيٽ: سرٽيفڪيٽ جي ڪمپوزيٽ (ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ)

ايفي ڊي 01 (ايفي ڊي 01) ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ

ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ / ٻيو ڏيڻو جي سرٽيفڪيٽ ۽ ڪمپوزيٽ

ڏيڻو جي فهرست ۽ سرٽيفڪيٽ جي فهرست ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ
ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ

ڏيڻو جي سرٽيفڪيٽ	ڏيڻو جي سرٽيفڪيٽ	ڪمپوزيٽ	ڪمپوزيٽ ۽ ڪمپوزيٽ	ڪمپوزيٽ	ڏيڻو جي سرٽيفڪيٽ
2500.00	5020.00	ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ	ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ايفي ڊي 1	GS4	ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ
2500.00	5610.00	ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ	ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ايفي ڊي 2	MS1	ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ
2500.00	6295.00	ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ	ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ايفي ڊي 3	MS2	ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ
2500.00	7035.00	ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ	ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ايفي ڊي 4	MS3	ڪمپوزيٽ ۽ ڪمپوزيٽ ۽ ڪمپوزيٽ

2500-00	9890-00	<p>- בארבעה דאָקומענטן זאלן זיין געווען די קאָמפּאָזיציע פון די פּאָפּולערע אַרבעטן פון די פּאָפּולערע אַרבעטן פון די פּאָפּולערע אַרבעטן פון די פּאָפּולערע.</p> <p>פּאָפּולערע - פּאָפּולערע פּאָפּולערע 6 זי דאָקומענטן פּאָפּולערע פּאָפּולערע, אַ דאָקומענטן דאָקומענטן 3 אַרבעטן פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע.</p>	פּאָפּולערע פּאָפּולערע אַרבעטן 7	EX2	
2500-00	11065-00	<p>- פּאָפּולערע פּאָפּולערע 7 זי דאָקומענטן פּאָפּולערע פּאָפּולערע, אַ דאָקומענטן דאָקומענטן 3 אַרבעטן פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע.</p>	פּאָפּולערע פּאָפּולערע אַרבעטן 8	EX3	פּאָפּולערע פּאָפּולערע
2500-00	12400-00	<p>- פּאָפּולערע פּאָפּולערע 8 זי דאָקומענטן פּאָפּולערע פּאָפּולערע, אַ דאָקומענטן דאָקומענטן 3 אַרבעטן פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע.</p>	פּאָפּולערע פּאָפּולערע אַרבעטן 9	EX4	
2500-00	13890-00	<p>- פּאָפּולערע פּאָפּולערע 9 זי דאָקומענטן פּאָפּולערע פּאָפּולערע, אַ דאָקומענטן דאָקומענטן 3 אַרבעטן פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע.</p>	פּאָפּולערע פּאָפּולערע אַרבעטן 10	EX5	
2500-00	15560-00	<p>- פּאָפּולערע פּאָפּולערע 10 זי דאָקומענטן פּאָפּולערע פּאָפּולערע, אַ דאָקומענטן דאָקומענטן 3 אַרבעטן פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע.</p>	פּאָפּולערע פּאָפּולערע אַרבעטן 11	EX6	
<p>אָפּגעגעבן זיין דאָס פּאָפּולערע פּאָפּולערע, אַ דאָקומענטן פּאָפּולערע פּאָפּולערע זיין פּאָפּולערע פּאָפּולערע.</p>					אַרבעטן פּאָפּולערע:
<p>1. פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע. 2. באַרעכענען די פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע, פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע. 3. פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע. 4. פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע. 5. דאָס פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע פּאָפּולערע.</p>					דאָקומענטן דאָקומענטן דאָס פּאָפּולערע פּאָפּולערע:

<p>فوج قرائن انیسویں</p> <p>تیسری نمبر</p> <p>تیسری نمبر</p> <p>تیسری نمبر</p> <p>تیسری نمبر:</p>	<p>1. سوڈان میں جاری ہو رہی ہے۔</p> <p>2. ڈیڑھ لاکھ سے زیادہ ہلاکتیں ہوئی ہیں۔</p> <p>3. ڈیڑھ لاکھ سے زیادہ بے گھر ہوئے ہیں۔</p>
<p>تیسری نمبر</p> <p>تیسری نمبر</p>	<p>1. فوج قرائن انیسویں۔</p> <p>2. انیسویں نمبر جاری ہو رہی ہے۔</p> <p>3. ڈیڑھ لاکھ سے زیادہ ہلاکتیں ہوئی ہیں۔</p> <p>4. سوڈان میں جاری ہو رہی ہے۔</p> <p>5. ڈیڑھ لاکھ سے زیادہ ہلاکتیں ہوئی ہیں۔</p>
<p>تیسری نمبر:</p>	<p>تیسری نمبر 14:30 ؎ لیبرین ڈیڑھ لاکھ سے زیادہ ہلاکتیں ہوئی ہیں۔</p>
<p>تیسری نمبر: فوج قرائن انیسویں۔</p> <p>- ڈیڑھ لاکھ سے زیادہ ہلاکتیں ہوئی ہیں۔</p> <p>- ڈیڑھ لاکھ سے زیادہ ہلاکتیں ہوئی ہیں۔</p> <p>3307500 سے زیادہ ہلاکتیں ہوئی ہیں۔</p>	

<p>تیسری نمبر</p> <p>171-HRD/IUL/2012/11</p>		
<p>فوج قرائن انیسویں</p>		
<p>تیسری نمبر: 01</p>	<p>تیسری نمبر: 3,470/-</p>	<p>تیسری نمبر:</p>
<p>تیسری نمبر: 1,000/-</p>	<p>تیسری نمبر: 3,470/-</p>	<p>تیسری نمبر:</p>

<p>۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪</p>	<p>- ۳۵٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ - ۶۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪</p>
<p>۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪</p>	<p>- ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ - ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪</p>
<p>۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪</p>	<p>- ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ - ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ - ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ - ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ - ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ - ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ - ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ - ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪</p>
<p>۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪</p>	<p>- ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ - ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪</p>
<p>۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪</p>	<p>- ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪</p>
<p>۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪</p>	<p>- ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪</p>
<p>۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪</p>	<p>- ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ - ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ - ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ - ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪ ۱۰۰٪</p>

<p>3. ත්‍යාග පත්‍රයට පත්වීමේදී ආයතනයේ ව්‍යවස්ථාපිත කාර්යයන්ට දායකත්වයක් දීමට සූදානම් වීම. 4. කාර්ය මණ්ඩලයේ නියෝජිතයෙකු වශයෙන් සේවයට සහභාගී වීම. 5. සේවයේ සාර්වභාවයට දායකත්වයක් දීමට සූදානම් වීම.</p>	
	<p>නිල ලේඛන ආවේණිකයන් වන බැවින් අදාළ ලේඛන පැවරීම සඳහා සූදානම් වීම.</p>
<p>අදාළ කාර්යයන් සඳහා අවශ්‍ය වන ලේඛන අලුත්වීම සඳහා අදාළ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ දායකත්වයක් දීම.</p>	<p>අදාළ කාර්යයන් සඳහා සූදානම් වීම. සේවයේ සාර්වභාවයට දායකත්වයක් දීමට සූදානම් වීම.</p>
<p>1. සේවයේ සාර්වභාවයට දායකත්වයක් දීමට සූදානම් වීම. 2. අදාළ කාර්යයන් සඳහා අවශ්‍ය වන ලේඛන අලුත්වීම සඳහා අදාළ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ දායකත්වයක් දීම.</p>	<p>සේවයේ සාර්වභාවයට දායකත්වයක් දීමට සූදානම් වීම. අදාළ කාර්යයන් සඳහා සූදානම් වීම.</p>
<p>03 ජූනි 2012 ට අයදුම් පත්‍රයක් 15:00 ට තේරුම් ගැනීම සඳහා අදාළ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ දායකත්වයක් දීමට සූදානම් වීම. අදාළ කාර්යයන් සඳහා සූදානම් වීමට සූදානම් වීම.</p>	<p>අදාළ කාර්යයන් සඳහා සූදානම් වීම. අදාළ කාර්යයන් සඳහා සූදානම් වීම.</p>
<p>සේවයේ සාර්වභාවයට දායකත්වයක් දීමට සූදානම් වීම. 08:00 සිට 15:00 දක්වා කාලයේ අදාළ කාර්යයන් සඳහා සූදානම් වීම. සේවයේ සාර්වභාවයට දායකත්වයක් දීමට සූදානම් වීම.</p>	<p>අදාළ කාර්යයන් සඳහා සූදානම් වීම. අදාළ කාර්යයන් සඳහා සූදානම් වීම.</p>

04 ස්ථලයේ 1433
 24 ජූනි 2012

සේවයේ සාර්වභාවයට දායකත්වයක් දීමට සූදානම් වීම.
 අදාළ කාර්යයන් සඳහා සූදානම් වීම.

23-P/MH/2012/159: සේවයේ සාර්වභාවයට දායකත්වයක් දීමට සූදානම් වීම.
 25 ජූනි 2012

සේවයේ සාර්වභාවයට දායකත්වයක් දීමට සූදානම් වීම.
 අදාළ කාර්යයන් සඳහා සූදානම් වීම.

<p>සේවයේ සාර්වභාවයට දායකත්වයක් දීමට සූදානම් වීම.</p>	<p>දායකත්වයක් දීමට සූදානම් වීම.</p>
<p>01 වැනි දින.</p>	<p>01 වැනි දින.</p>

<p>08 ޖޯނަލް 2012 ވަ ރާޅުފަޞް ޖަނުއަރީ 14:00 ގަހު</p>	<p>ސަލާމަތް</p>
<p>3014437 ގަހު. ރާޅުފަޞް ޖަނުއަރީ ސަރުކާރުގެ ސަލާމަތް ޖަނުއަރީ ސަރުކާރުގެ ސަލާމަތް ޖަނުއަރީ ރާޅު personnel@health.gov.mv</p>	<p>ސަލާމަތް ޖަނުއަރީ ސަރުކާރުގެ ސަލާމަތް ޖަނުއަރީ</p>

Ministry of Health

Male, Maldive

Ref. No: 23-P/MH/2012/159

Date: 25 June 2012

JOB VACANCY

Ministry of Health invites enthusiastic and energetic candidate willing to work for the following post.

POST: Project Coordinator, Caritas Italiana Project

CONTRACT PERIOD: 01 YEAR

WORK SITE: Male, Ministry of Health and relevant project sites

KEY RESPONSIBILITIES:

1. Assist Ministry of Health/MOH and Caritas Italiana Country Rep for Maldives in the implementation of the projects supported by Caritas Italiana;
2. Coordinate with relevant officials of MOH in implementing the different activities as per specified deadlines;
3. Supervise and monitor the activities on sites and at the Ministry;
4. Write narrative reports to MOH and Caritas Italiana;
5. Monitor financial aspects of the Program & ensure financial reporting to the given timelines to MOH and Caritas Italiana;
6. Organise and coordinate smooth functioning of project coordination meetings including Project Steering Committee/ PSC (including preparation of agenda, meeting minutes, project and financial updates)
7. Collect data and keep documentation (in soft and hard copy);
8. Arrange and facilitate MOH officials, Caritas Italiana Representatives' and consultants visits including project oversight trips;
9. Facilitate visa and bureaucratic procedures for Caritas Italiana Representatives' and consultants visits.
10. Facilitate in translating project documents and relevant other documents from English/Dhivehi and Dhivehi/English if required
11. Perform any other duties and responsibilities assigned by MOH or Caritas Italiana country representative in the best interest of the Caritas Italiana projects for MOH
12. Plan for smooth project closure and handover of project to the government at end of project period.

REPORTING:

The Project Coordinator reports to MoH and Caritas Italiana Country Representative or, in his absence to Caritas Italian Asia Desk

QUALIFICATION/EXPERIENCE:

- Undergraduate degree, (general management, project management, health & social). At least two years of experience in Project implementation & monitoring, preferably with INGOs;
- Postgraduate degree or masters (general management, project management, health & social).

ESSENTIAL SKILLS:

- Fluency in Dhivehi and English, both spoken and written;
- Use of computer, Office, Internet, Dhivehi typing and its functions;
- Knowledge of Maldivian context;
- Dynamicity and preparedness to travel and visit sites and stay out for some days continuously;
- Team work experience and attitude;
- Excellent interpersonal and communication skills;
- Problem solving ability.
- Financial basic reporting knowledge
- Presentation skills

REMUNERATION:

- Basic Salary: Mrf15,420.00 (monthly)
- Project Allowance: Mrf3084.00 (monthly)
- Living Allowance: Mrf1542.00 (monthly)
- Over Time Allowance is included in the project allowance

Interested candidates are requested to send their applications to the below address along with CV, copy of ID Card, , copies of certified educational certificates, and reference letters from previous employers

CLOSING DATE: 8 July 2012

Ministry of Health
Roashanee Building
Sosun Magu
Telephone: 3014347

މުވަދަތުގެ ތެރޭގައި ބޭނުންވާ ފަރާތްތަކުން ދަށުގެ អាдресަށް ލިޔުމުގެ ފުރުޞަތު ހޯދާނެއެވެ.
ސ.ވ.މ.އ.ގެ ފަރާތްތަކުންނެވެ.

ސ.ރ.މ.އ. 60/2012 (H) I

އިތުރު މަޢުލޫމާތު

ވަޢަންދާ ފަރާތްތަކަށް



މަޢުލޫމާތު	މަޢުލޫމާތު ފަރާތްތަކަށް	މަޢުލޫމާތު
------------	-------------------------	------------

01	މަޢުލޫމާތު ފަރާތްތަކަށް	މަޢުލޫމާތު ފަރާތްތަކަށް
1	މަޢުލޫމާތު ފަރާތްތަކަށް 2000/- ރުފިޔާ ގެ ފަރާތްތަކަށް ބޭނުންވާ ފަރާތްތަކުން ލިޔުމުގެ ފުރުޞަތު ހޯދާނެއެވެ. ސ.ރ.މ.އ.ގެ ފަރާތްތަކުންނެވެ.	1 (މަޢުލޫމާތު ފަރާތްތަކަށް) 5610/- ރުފިޔާ ގެ ފަރާތްތަކަށް ބޭނުންވާ ފަރާތްތަކުން ލިޔުމުގެ ފުރުޞަތު ހޯދާނެއެވެ. ސ.ރ.މ.އ.ގެ ފަރާތްތަކުންނެވެ.

މަޢުލޫމާތު ފަރާތްތަކަށް ލިޔުމުގެ ފުރުޞަތު ހޯދާނެއެވެ. ސ.ރ.މ.އ.ގެ ފަރާތްތަކުންނެވެ.
1. މަޢުލޫމާތު ފަރާތްތަކަށް ލިޔުމުގެ ފުރުޞަތު ހޯދާނެއެވެ. ސ.ރ.މ.އ.ގެ ފަރާތްތަކުންނެވެ. ލިޔުމުގެ ފުރުޞަތު ހޯދާނެއެވެ. ސ.ރ.މ.އ.ގެ ފަރާތްތަކުންނެވެ.

අලුත් සේවයක් සඳහා පත්වීමේදී ඉල්ලාපයක් www.csc.gov.mv වෙබ් අඩවියේ දැක්වෙන පරිදි විය යුතුය.

අලුත් වැටුප්:

වැටුප් රුපියල් 6560010 ක් විය යුතුය. ජාතික අරමුදලේ වැටුප් කොටසක් සඳහා වැටුප්

වැටුප් ලැබිය යුතුය.

05 කොටස 1433

25 ජූනි 2012

සේවයේ සේවක

ඉ. ආර්. ආර්. ආර්.

TS/IU/2012/28 : සේවකයාගේ

26 ජූනි 2012

වැටුප් කොටස

වැටුප් කොටස

1 කොටස

වැටුප් කොටස 1 / වැටුප් කොටස 1 කොටස / වැටුප් කොටස 1 කොටස

1. වැටුප් කොටස 1 කොටස වැටුප් කොටස 1 කොටස වැටුප් කොටස 1 කොටස
2. වැටුප් කොටස 1 කොටස වැටුප් කොටස 1 කොටස වැටුප් කොටස 1 කොටස

3100/- කොටස

1000/- කොටස

වැටුප් කොටස 1 කොටස වැටුප් කොටස 1 කොටස වැටුප් කොටස 1 කොටස

වැටුප් කොටස 1 කොටස වැටුප් කොටස 1 කොටස වැටුප් කොටස 1 කොටස

8 - 12 කොටස

- ❖ اکتبر 2012ء کو لاہور میں منعقد ہونے والے اجلاس کے دوران، ان دوروں کے لیے فی الحال کوئی نیا معاہدہ نہیں ہو سکتا ہے۔
- ❖ یہ معاہدہ صرف پاکستان کے لیے ہے اور پاکستان کے لیے اس معاہدہ کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے۔
- ❖ یہ معاہدہ صرف پاکستان کے لیے ہے اور پاکستان کے لیے اس معاہدہ کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے۔
- ❖ یہ معاہدہ صرف پاکستان کے لیے ہے اور پاکستان کے لیے اس معاہدہ کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے۔
- ❖ یہ معاہدہ صرف پاکستان کے لیے ہے اور پاکستان کے لیے اس معاہدہ کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے۔

نوٹ:

- 09 جولائی 2012 کو لاہور میں 12:00 بجے کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے۔
- یہ معاہدہ صرف پاکستان کے لیے ہے اور پاکستان کے لیے اس معاہدہ کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے۔
- یہ معاہدہ صرف پاکستان کے لیے ہے اور پاکستان کے لیے اس معاہدہ کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے۔
- یہ معاہدہ صرف پاکستان کے لیے ہے اور پاکستان کے لیے اس معاہدہ کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے۔

05 ستمبر 2012

25 جولائی

ان معاہدوں کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے۔

167-F/1/2012/37: سروس

مختصر

ان معاہدوں کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے، اور اس کے تحت کوئی بھی معاہدہ نہیں ہو سکتا ہے۔	
4	4

<p>2</p>	<p>نوع و مقدار کالاهای</p>
<p>7875/-</p>	<p>مبلغ</p>
<p>2500/-</p>	<p>مبلغ</p>
<p>و سایر کالاهای</p>	<p>و سایر کالاهای</p>
<p>01 ()</p>	<p>مبلغ</p>
<p>و سایر کالاهای</p> <p>1. و سایر کالاهای</p> <p>2. و سایر کالاهای</p> <p>3. و سایر کالاهای</p> <p>4. و سایر کالاهای</p> <p>5. و سایر کالاهای</p>	<p>مبلغ</p> <p>1. و سایر کالاهای</p> <p>2. و سایر کالاهای</p> <p>3. و سایر کالاهای</p> <p>4. و سایر کالاهای</p> <p>5. و سایر کالاهای</p>
<p>و سایر کالاهای</p> <p>1. و سایر کالاهای</p> <p>2. و سایر کالاهای</p> <p>3. و سایر کالاهای</p> <p>4. و سایر کالاهای</p> <p>5. و سایر کالاهای</p> <p>6. و سایر کالاهای</p>	<p>مبلغ</p> <p>1. و سایر کالاهای</p> <p>2. و سایر کالاهای</p> <p>3. و سایر کالاهای</p> <p>4. و سایر کالاهای</p> <p>5. و سایر کالاهای</p> <p>6. و سایر کالاهای</p>

مہیا

ذیل کی فراہمی کے لیے ذیل کی شرائط اور دیگر اہم شرائط مقرر ہیں۔

<p>سروس نمبر: L5MC-A/2012/01</p>	<p>بجلی کی فراہمی</p>	
<p>مہیا نمبر: 24 جنوری 2012</p>		
<p>مہیا نمبر: 01</p>	<p>دست نامہ (ویڈیو)</p>	<p>ذیل</p>
	<p>سروس کے لیے 1</p>	<p>ذیل کی فراہمی کے لیے</p>
	<p>3,100/- (تین سو تیس ہزار روپے) مہیا</p>	<p>مہیا</p>
	<p>1,000/- (ایک سو روپے) مہیا</p>	<p>سروس فراہمی کے لیے</p>
	<p>01 (مہیا)</p>	<p>مہیا</p>
	<p>سروس فراہمی اور برقی قوت کی فراہمی کے لیے خصوصی ذرائع سے بجلی پیدا کرنے کی فراہمی کے لیے</p>	
<p>1. ذیل کی دست نامہ فراہمی کے لیے مہیا نمبر 5 (مہیا نمبر 5) اور مہیا نمبر 1 (مہیا نمبر 1) کے تحت فراہمی کی جائے گی۔</p> <p>2. ذیل کی دست نامہ فراہمی کے لیے مہیا نمبر 1 (مہیا نمبر 1) کے تحت فراہمی کی جائے گی۔</p> <p>3. ذیل کی دست نامہ فراہمی کے لیے مہیا نمبر 1 (مہیا نمبر 1) کے تحت فراہمی کی جائے گی۔</p>		<p>مہیا نمبر 1 اور مہیا نمبر 5 کے تحت فراہمی کی جائے گی۔</p> <p>مہیا نمبر 1 کے تحت فراہمی کی جائے گی۔</p> <p>مہیا نمبر 1 کے تحت فراہمی کی جائے گی۔</p>
<p>1. بجلی اور برقی قوت کی فراہمی کے لیے مہیا نمبر 1 (مہیا نمبر 1) کے تحت فراہمی کی جائے گی۔</p> <p>2. بجلی اور برقی قوت کی فراہمی کے لیے مہیا نمبر 1 (مہیا نمبر 1) کے تحت فراہمی کی جائے گی۔</p> <p>3. بجلی اور برقی قوت کی فراہمی کے لیے مہیا نمبر 1 (مہیا نمبر 1) کے تحت فراہمی کی جائے گی۔</p> <p>4. بجلی اور برقی قوت کی فراہمی کے لیے مہیا نمبر 1 (مہیا نمبر 1) کے تحت فراہمی کی جائے گی۔</p> <p>5. بجلی اور برقی قوت کی فراہمی کے لیے مہیا نمبر 1 (مہیا نمبر 1) کے تحت فراہمی کی جائے گی۔</p> <p>6. بجلی اور برقی قوت کی فراہمی کے لیے مہیا نمبر 1 (مہیا نمبر 1) کے تحت فراہمی کی جائے گی۔</p> <p>7. بجلی اور برقی قوت کی فراہمی کے لیے مہیا نمبر 1 (مہیا نمبر 1) کے تحت فراہمی کی جائے گی۔</p>		<p>مہیا نمبر 1 کے تحت فراہمی کی جائے گی۔</p> <p>مہیا نمبر 1 کے تحت فراہمی کی جائے گی۔</p> <p>مہیا نمبر 1 کے تحت فراہمی کی جائے گی۔</p> <p>مہیا نمبر 1 کے تحت فراہمی کی جائے گی۔</p> <p>مہیا نمبر 1 کے تحت فراہمی کی جائے گی۔</p> <p>مہیا نمبر 1 کے تحت فراہمی کی جائے گی۔</p> <p>مہیا نمبر 1 کے تحت فراہمی کی جائے گی۔</p>

දැනට වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින සෑම සිසුවකුටම
දැනට පැවැත්වෙන

MTCC-HR/IU/2012/128 : සේවය

විවරණ

දැනට වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින සෑම සිසුවකුටම
දැනට පැවැත්වෙන

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

02 වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

4400.00 වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින

වෛද්‍ය සේවයේ සේවය කරමින් සිටින
careers@mtcc.com.mv 332 3221

06 කොට්ඨාස 1433

26 වන පිටුව 2012

جے رے رے رے: 26 جے رے رے 2012
سے رے رے رے: (IUL)22-D/22/2012/17

جے رے رے رے

دے رے رے رے: اے دسریچے رے رے رے

1 جے رے رے رے رے رے رے رے

جے رے رے رے رے رے رے رے

اے دسریچے رے رے رے رے رے رے رے 1

-/4465 جے رے رے رے

-/1500 جے رے رے رے رے رے رے رے

اے دسریچے رے رے رے رے رے رے رے، جے رے رے رے رے

جے رے رے رے رے

جے رے

جے رے

- جے رے

- جے رے

- جے رے

- جے رے

- جے رے

- جے رے

جے رے رے رے رے

1. دے رے

جے رے

2. دے رے

جے رے

2 جے رے

3. دے رے

جے رے

අයිතිකරුන්ගේ නමින් සහතික කළ යුතුය.

- 6- ප්‍රවේශන අවසරය ලබාදීමේදී අවධානය යොමු කළ යුතුය (අවසරය ලබාදීමේදී අවධානය යොමු කළ යුතුය)
- 7- ප්‍රවේශන අවසරය ලබාදීමේදී අවධානය යොමු කළ යුතුය (අවසරය ලබාදීමේදී අවධානය යොමු කළ යුතුය)

සහතික කළ යුතුය

ප්‍රවේශන අවසරය ලබාදීමේදී අවධානය යොමු කළ යුතුය (අවසරය ලබාදීමේදී අවධානය යොමු කළ යුතුය)

සහතික කළ යුතුය 10 වන දින 2012 වසර ජූලි 14:00 දී සිදුවේ.

පිටු:

ප්‍රවේශන අවසරය ලබාදීමේදී අවධානය යොමු කළ යුතුය (අවසරය ලබාදීමේදී අවධානය යොමු කළ යුතුය)

සහතික කළ යුතුය

සහතික කළ යුතුය: 164/1/2012/46 (IUL)

අයිතිකරුන්ගේ නමින් සහතික කළ යුතුය

සහතික කළ යුතුය

1 (අවසරය)	සහතික කළ යුතුය
2 (අවසරය)	සහතික කළ යුතුය
08:00 සිට 03:00 (අවසරය)	සහතික කළ යුතුය
05:00 සිට 15,000/-	සහතික කළ යුතුය

1. සහතික කළ යුතුය
 2. සහතික කළ යුතුය
 3. සහතික කළ යුතුය
- සහතික කළ යුතුය
- (අවසරය ලබාදීමේදී අවධානය යොමු කළ යුතුය)
- වෙබ් අඩවිය: www.ncit.gov.mv

අර්ථස්ථර්ෂණය කිරීම:

1. ත්‍රූණ සංග්‍රහණයේ දොරටු වැසීමේදී අනුමැතිය ලබාදීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය.
2. ත්‍රූණ සංග්‍රහණයේ දොරටු වැසීමේදී අනුමැතිය ලබාදීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය.
3. ජීව අනුමැතිය ත්‍රූණ සංග්‍රහණයේ දොරටු වැසීමේදී අනුමැතිය ලබාදීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය.

අනුමැතිය සම්බන්ධයෙන් විමසීමේදී සූචකය:

10 ජූනි 2012 තුළ 14:00 ට පසුව පැවැත්වූ විමසීමේදී සඳහන් කර ඇත.

අනුමැතිය ලබාදීමේදී සූචකය:

- ජාතික සේවා කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබාදීමේදී 15 ජූනි 2012 සිට 25 ජූනි 2012 දක්වා කාලයේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය.
- අනුමැතිය ලබාදීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය.
- අනුමැතිය ලබාදීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය.

විමසීමේදී සූචකය:

1. විමසීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය (ජාතික සේවා කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබාදීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය)
 සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය (www.csc.gov.mv) සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය.
2. විමසීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය (විමසීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය)
3. විමසීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය (විමසීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය)
4. විමසීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය (විමසීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය)
5. විමසීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය (විමසීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය)
6. ත්‍රූණ සංග්‍රහණයේ දොරටු වැසීමේදී අනුමැතිය ලබාදීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය (විමසීමේදී සම්බන්ධයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය)

ජාතික සේවා කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබාදීමේදී සඳහන් කර ඇති ක්‍රියාමාර්ගය.

06 කොටසේ 1433
26 වන කොටසේ 2012

1. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים.

2. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים.

3. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים, ויבצע מעקב אחר המצב בבריאות האזרחים.

4. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים.

5. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים.

6. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים, ויבצע מעקב אחר המצב בבריאות האזרחים.

7. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים.

8. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים, ויבצע מעקב אחר המצב בבריאות האזרחים.

9. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים, ויבצע מעקב אחר המצב בבריאות האזרחים.

10. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים.

11. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים, ויבצע מעקב אחר המצב בבריאות האזרחים.

12. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים, ויבצע מעקב אחר המצב בבריאות האזרחים.

13. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים.

המשרד יבצע מעקב:

1. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים.

2. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים, ויבצע מעקב אחר המצב בבריאות האזרחים.

3. משרד הבריאות יבצע מעקב אחר המצב בבריאות האזרחים, ויבצע מעקב אחר המצב בבריאות האזרחים.

המשרד יבצע מעקב:

10 ביוני 2012 ו' אדר ב' תרע"ב 14:00 זמנים יבוצע מעקב אחר המצב בבריאות האזרחים.

המשרד יבצע מעקב:

- בדיקה בבריאות האזרחים ב-15 ביוני 2012 ו' אדר ב' תרע"ב 2012 א' תרע"ב

- בדיקה בבריאות האזרחים ב-25 ביוני 2012 ו' אדר ב' תרע"ב 2012 א' תרע"ב

- בדיקה בבריאות האזרחים ב-15 ביוני 2012 ו' אדר ב' תרע"ב 2012 א' תרע"ב

1. 2. 3.

- 1. 1. 2012 10 14:00
- 2. 2012 10 14:00
- 3. 2012 10 14:00

10 2012 14:00

14:00 2012 10 14:00

10 2012 14:00

- 2012 10 15 2012 10 25
- 2012 10 15 2012 10 25
- 2012 10 15 2012 10 25

10 2012 14:00

- 1. 1. 2012 10 14:00
- 2. 2012 10 14:00
- 3. 2012 10 14:00
- 4. 2012 10 14:00
- 5. 2012 10 14:00
- 6. 2012 10 14:00

سرسره نوم: 367/2011/A-66

وېج لارښوونې لارښوونې

د لارښوونې نوم	د لارښوونې نوم او لارښوونې
لارښوونې 2	د لارښوونې 2 لارښوونې
لارښوونې 4	د لارښوونې 4 لارښوونې
لارښوونې 01 (لارښوونې)	د لارښوونې 01 (لارښوونې) لارښوونې
لارښوونې 1	د وېج لارښوونې لارښوونې
لارښوونې 2	د وېج لارښوونې لارښوونې
لارښوونې 3	د وېج لارښوونې لارښوونې
لارښوونې 4	د وېج لارښوونې لارښوونې
لارښوونې 6	د وېج لارښوونې لارښوونې
لارښوونې 9	د وېج لارښوونې لارښوونې

■ ארבעת דברים שיש להם חשיבות מיוחדת במיוחד הם:

- 1. חינוך
- 2. בריאות
- 3. אהבה
- 4. חירות

 אלו הם הדברים שיש להם חשיבות מיוחדת במיוחד.

■ חינוך הוא אחד הדברים החשובים ביותר. חינוך הוא זה שמעצב את האדם ומגדלו. חינוך הוא זה שנותן לנו את היכולת להבין את העולם ולהתמודד איתו. חינוך הוא זה שמעצב את אופיינו ומגדל את רגשותינו.

■ בריאות היא גם כן דבר חשוב מאוד. בריאות היא זה שמאפשר לנו לחיות חיים מלאי תוכן ושמחה. בריאות היא זה שמאפשר לנו להתמודד עם אתגרי החיים. בריאות היא זה שמאפשר לנו ליהנות מהחיים.

■ אהבה היא הדבר החשוב ביותר. אהבה היא זה שמעצב את חיינו ומגדל אותנו. אהבה היא זה שמאפשר לנו לחיות חיים מלאי תוכן ושמחה. אהבה היא זה שמאפשר לנו להתמודד עם אתגרי החיים. אהבה היא זה שמאפשר לנו ליהנות מהחיים.

■ חירות היא גם כן דבר חשוב מאוד. חירות היא זה שמאפשר לנו לחיות חיים מלאי תוכן ושמחה. חירות היא זה שמאפשר לנו להתמודד עם אתגרי החיים. חירות היא זה שמאפשר לנו ליהנות מהחיים.

■ למה אנחנו צריכים את זה?

- 1. חינוך
- 2. בריאות
- 3. אהבה
- 4. חירות

 אלו הם הדברים שיש להם חשיבות מיוחדת במיוחד.

■ חינוך הוא אחד הדברים החשובים ביותר. חינוך הוא זה שמעצב את האדם ומגדלו. חינוך הוא זה שנותן לנו את היכולת להבין את העולם ולהתמודד איתו. חינוך הוא זה שמעצב את אופיינו ומגדל את רגשותינו.

■ בריאות היא גם כן דבר חשוב מאוד. בריאות היא זה שמאפשר לנו לחיות חיים מלאי תוכן ושמחה. בריאות היא זה שמאפשר לנו להתמודד עם אתגרי החיים. בריאות היא זה שמאפשר לנו ליהנות מהחיים.

■ אהבה היא הדבר החשוב ביותר. אהבה היא זה שמעצב את חיינו ומגדל אותנו. אהבה היא זה שמאפשר לנו לחיות חיים מלאי תוכן ושמחה. אהבה היא זה שמאפשר לנו להתמודד עם אתגרי החיים. אהבה היא זה שמאפשר לנו ליהנות מהחיים.

■ חירות היא גם כן דבר חשוב מאוד. חירות היא זה שמאפשר לנו לחיות חיים מלאי תוכן ושמחה. חירות היא זה שמאפשר לנו להתמודד עם אתגרי החיים. חירות היא זה שמאפשר לנו ליהנות מהחיים.

■ אלו הם הדברים שיש להם חשיבות מיוחדת במיוחד.

- 1. חינוך
- 2. בריאות
- 3. אהבה
- 4. חירות

■ חינוך הוא אחד הדברים החשובים ביותר. חינוך הוא זה שמעצב את האדם ומגדלו. חינוך הוא זה שנותן לנו את היכולת להבין את העולם ולהתמודד איתו. חינוך הוא זה שמעצב את אופיינו ומגדל את רגשותינו.

■ בריאות היא גם כן דבר חשוב מאוד. בריאות היא זה שמאפשר לנו לחיות חיים מלאי תוכן ושמחה. בריאות היא זה שמאפשר לנו להתמודד עם אתגרי החיים. בריאות היא זה שמאפשר לנו ליהנות מהחיים.

■ אהבה היא הדבר החשוב ביותר. אהבה היא זה שמעצב את חיינו ומגדל אותנו. אהבה היא זה שמאפשר לנו לחיות חיים מלאי תוכן ושמחה. אהבה היא זה שמאפשר לנו להתמודד עם אתגרי החיים. אהבה היא זה שמאפשר לנו ליהנות מהחיים.

■ חירות היא גם כן דבר חשוב מאוד. חירות היא זה שמאפשר לנו לחיות חיים מלאי תוכן ושמחה. חירות היא זה שמאפשר לנו להתמודד עם אתגרי החיים. חירות היא זה שמאפשר לנו ליהנות מהחיים.

* 15 ביולי 2012 ש 14:30 ו 14:30 ש 14:30 (פועל / 8 וטר)

* 15 ביולי 2012 ש 14:30 ו 14:30 ש 14:30 (פועל / 8 וטר)

* 15 ביולי 2012 ש 14:30 ו 14:30 ש 14:30 (פועל / 8 וטר)

ארבעת דברים שיש להם חשיבות מיוחדת במיוחד הם: 3341387

Islamic University of Technology (IUT) / Bangladesh
Fully Funded and Partly Funded Scholarships

স্বত্ব গ্রহণকারী	স্বত্ব গ্রহণকারী
1- উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা প্রদানের উদ্দেশ্যে	
3 স্নাতক	<ul style="list-style-type: none"> • উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা - উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা - উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা
1½ স্নাতক	<ul style="list-style-type: none"> • উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা - উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা - উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা - উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা - উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা
1½ স্নাতক	<ul style="list-style-type: none"> • উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা - উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা - উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা - উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা
2- উচ্চশিক্ষার জন্য আংশিক অর্থায়ন সহায়তা প্রদানের উদ্দেশ্যে	
1-2 স্নাতক	- উচ্চশিক্ষার জন্য আংশিক অর্থায়ন সহায়তা
1 স্নাতক	- উচ্চশিক্ষার জন্য আংশিক অর্থায়ন সহায়তা
1-2 স্নাতক	- উচ্চশিক্ষার জন্য আংশিক অর্থায়ন সহায়তা
1 স্নাতক	- উচ্চশিক্ষার জন্য আংশিক অর্থায়ন সহায়তা
3- উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা প্রদানের উদ্দেশ্যে	
4 স্নাতক	<ul style="list-style-type: none"> - উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা - উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা - উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা - উচ্চশিক্ষার জন্য পূর্ণাঙ্গ অর্থায়ন সহায়তা

6CHGGX-UTE3 ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު:

ޤަޔިމު ސަރުކާރުގެ ބަލަވާ ޖަދުވަލުގެ ނަންބަރު: (255)

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު: ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު: 25 ޖަޒްޔިރާ 7-920 ޖަޒްޔިރާ

ޖަޒްޔިރާ ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު 12:00 ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު 3001480 / 3317070 ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު 1433 06 26 ޖަޒްޔިރާ 2012

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު

MTCC-LOD/IU/2012/125 ސަރުކާރުގެ ނަންބަރު:

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު 26 ޖަޒްޔިރާ 2012 ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު

1. ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު: 1 (ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު)

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު: C9696A-01 10-T

6CHGGX-UTE3 ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު:

ޤަޔިމު ސަރުކާރުގެ ބަލަވާ ޖަދުވަލުގެ ނަންބަރު: (255)

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު: ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު: 25 ޖަޒްޔިރާ 7-920 ޖަޒްޔިރާ

2. ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު: 2 (ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު)

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު: C9697A-01 10-T

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު: 3323429 ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު: 3314206

www.swimmaldives.org.mv

Ref: SAM/2012/IUL/20

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު 2, 2012

ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު 14 ޖަޒްޔިރާ 2012 ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު 14:00 ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު 1 ޖަޒްޔިރާ 2012 ޤަޔިމު ސަރުކާރުގެ ނަންބަރު

25 ޖަޒްޔިރާ 2012

הוראת הנאום הראשון

6. דו"ח ראשון ר"ח הראשון

7. דו"ח ראשון ר"ח הראשון ר"ח הראשון ר"ח הראשון

8. דו"ח ראשון ר"ח הראשון ר"ח הראשון ר"ח הראשון ר"ח הראשון

הוראת הנאום

9. דו"ח ראשון ר"ח הראשון ר"ח הראשון ר"ח הראשון ר"ח הראשון

דו"ח ראשון ר"ח הראשון ר"ח הראשון ר"ח הראשון ר"ח הראשון

01 מרץ 1433

22 דר 2012

הוראת הנאום הראשון

דו"ח ראשון ר"ח הראשון ר"ח הראשון ר"ח הראשון

הוראת הנאום

מס' הוראת הנאום: MHSC-IU/E/2012/18

הוראת הנאום

הוראת הנאום הראשון ר"ח הראשון ר"ח הראשון ר"ח הראשון ר"ח הראשון

הוראת הנאום הראשון ר"ח הראשון ר"ח הראשון ר"ח הראשון ר"ח הראשון

22 דר 2012

20 شهریور 1391

سازمان اسناد و کتابخانه ملی جمهوری اسلامی ایران: (IUL)177-A1/1/2012/19

اسناد

15 اسناد سازمان اسناد و کتابخانه ملی جمهوری اسلامی ایران 2012

15 اسناد سازمان اسناد و کتابخانه ملی جمهوری اسلامی ایران 2012

سازمان اسناد و کتابخانه ملی جمهوری اسلامی ایران اسنادی که در این فهرست درج شده است، از نظر محتوا و ارزش تاریخی و فرهنگی، دارای اهمیت ویژه است.

این اسناد در تاریخ 15 شهریور 1391 در سازمان اسناد و کتابخانه ملی جمهوری اسلامی ایران به ثبت رسیده است. این اسناد به صورت دیجیتال و با کیفیت DPI 200 و فرمت JPEG و با رنگ CMYK و با وضوح 02 اینچ در هر طرف اسکن شده است.

شماره ثبت: 330 3816، 334 3832، 334 4667، 777 7654

سازمان اسناد و کتابخانه ملی جمهوری اسلامی ایران: (IUL)179-4.1/1/2012/61

اسناد

اسناد سازمان اسناد و کتابخانه ملی جمهوری اسلامی ایران

این اسناد در تاریخ 29 شهریور 1391 در سازمان اسناد و کتابخانه ملی جمهوری اسلامی ایران به ثبت رسیده است. این اسناد به صورت دیجیتال و با کیفیت DPI 200 و فرمت JPEG و با رنگ CMYK و با وضوح 02 اینچ در هر طرف اسکن شده است.

29 شهریور 1433

19 شهریور 1433

1. 2012 25 2012
 2. 2012 25 2012
 3. 2012 25 2012
 4. 2012 25 2012
 5. 2012 25 2012

1. 2012 25 2012
 2. 2012 25 2012
 3. 2012 25 2012
 4. 2012 25 2012
 5. 2012 25 2012

1. 2012 25 2012
 2. 2012 25 2012
 3. 2012 25 2012
 4. 2012 25 2012
 5. 2012 25 2012

1. 2012 25 2012
 2. 2012 25 2012
 3. 2012 25 2012
 4. 2012 25 2012
 5. 2012 25 2012

1. 2012 25 2012
 2. 2012 25 2012
 3. 2012 25 2012
 4. 2012 25 2012
 5. 2012 25 2012

1. 2012 25 2012
 2. 2012 25 2012
 3. 2012 25 2012
 4. 2012 25 2012
 5. 2012 25 2012

1. 2012 25 2012
 2. 2012 25 2012
 3. 2012 25 2012
 4. 2012 25 2012
 5. 2012 25 2012

1. 2012 25 2012
 2. 2012 25 2012
 3. 2012 25 2012
 4. 2012 25 2012
 5. 2012 25 2012

Երևանի քաղաքապետարանի կողմից
հաստատված է:

Սերտիֆիկատ: (IUL)142-A4/1/2012/48

Նշանակում

Երևանի քաղաքապետարանի կողմից

հաստատված է 2012 թվականի մայիսի 2-ին հաստատված է:

Սերտիֆիկատի համար:

Սերտիֆիկատի համարը
հաստատված է:

Սերտիֆիկատ

Երևանի քաղաքապետարանի կողմից 200.00 մլն դրամով հաստատված է:

Սերտիֆիկատը հաստատվել է 2012 թվականի մայիսի 10-ին քաղաքապետարանի կողմից
հաստատված է 2012 թվականի մայիսի 2-ին հաստատված է:

20 թվական 2012

Երևանի քաղաքապետարանի կողմից
հաստատված է:

Սերտիֆիկատ: (IUL)425-C/1/2012/123

Նշանակում

Երևանի քաղաքապետարանի կողմից հաստատված է:

Սերտիֆիկատը հաստատվել է 2012 թվականի մայիսի 27-ին քաղաքապետարանի կողմից
հաստատված է:

Սերտիֆիկատի համարը	Սերտիֆիկատի համարը
16764.0	1. Սերտիֆիկատ

30 մլն դրամ 1433

20 թվական 2012

فیر فیر دؤا فیر دؤا فیر دؤا
 دیر سونجه فیر دؤا فیر دؤا فیر دؤا
 دؤا فیر دؤا فیر دؤا فیر دؤا

سیرتو سیرتو: (IUL)138/1/2012/42

ایریش

فیر فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا
 دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا
 فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا

دؤا، د ایریش فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا
 15 فیر 2012 د ایریش فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا

#	سیرتو	ایریش	#	سیرتو	ایریش
1	فیر دؤا فیر دؤا	ایریش فیر دؤا	17	ایریش فیر دؤا	ایریش فیر دؤا
2	ایریش فیر دؤا	ایریش فیر دؤا	18	ایریش فیر دؤا	ایریش فیر دؤا
3	ایریش فیر دؤا	ایریش فیر دؤا	19	ایریش فیر دؤا	ایریش فیر دؤا
4	ایریش فیر دؤا	ایریش فیر دؤا	20	ایریش فیر دؤا	ایریش فیر دؤا
5	ایریش فیر دؤا	ایریش فیر دؤا	21	ایریش فیر دؤا	ایریش فیر دؤا
6	ایریش فیر دؤا	ایریش فیر دؤا	22	ایریش فیر دؤا	ایریش فیر دؤا
7	ایریش فیر دؤا	ایریش فیر دؤا	23	ایریش فیر دؤا	ایریش فیر دؤا
8	ایریش فیر دؤا	ایریش فیر دؤا	24	ایریش فیر دؤا	ایریش فیر دؤا
9	ایریش فیر دؤا	ایریش فیر دؤا	25	ایریش فیر دؤا	ایریش فیر دؤا
10	ایریش فیر دؤا	ایریش فیر دؤا	26	ایریش فیر دؤا	ایریش فیر دؤا
11	ایریش فیر دؤا	ایریش فیر دؤا	27	ایریش فیر دؤا	ایریش فیر دؤا
12	ایریش فیر دؤا	ایریش فیر دؤا	28	ایریش فیر دؤا	ایریش فیر دؤا
13	ایریش فیر دؤا	ایریش فیر دؤا	29	ایریش فیر دؤا	ایریش فیر دؤا
14	ایریش فیر دؤا	ایریش فیر دؤا	30	ایریش فیر دؤا	ایریش فیر دؤا
15	ایریش فیر دؤا	ایریش فیر دؤا	31	ایریش فیر دؤا	ایریش فیر دؤا
16	ایریش فیر دؤا	ایریش فیر دؤا	32	ایریش فیر دؤا	ایریش فیر دؤا

سیرتو: ایریش فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا فیر دؤا

سیرتو: 3306605، فیرتو: 3306594

މިސަރަޖުގެ ތެރޭގައި ހިމެނޭ ފަރާތްތަކުގެ ނަންމުތައް ބަލާއިރު،
 ފަދަ ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ.

ސަރަޖުގެ ނަންބަރު: (IUL)101-BR/1/2012/67

ފަރާތްތަކުގެ ނަންމު

މި ސަރަޖުގެ ތެރޭގައި ހިމެނޭ ފަރާތްތަކުގެ ނަންމުތައް ބަލާއިރު، ފަރާތްތަކުގެ ނަންމުތައް 10/96 (ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ) 76 ވަނަ ޖަދުވަލުގެ ތެރޭގައި ހިމެނޭ ފަރާތްތަކުގެ ނަންމުތައް ބަލާއިރު، ފަރާތްތަކުގެ ނަންމުތައް 10/96 93 ވަނަ ޖަދުވަލުގެ ތެރޭގައި ހިމެނޭ ފަރާތްތަކުގެ ނަންމުތައް ބަލާއިރު، ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ.

މި ސަރަޖުގެ ތެރޭގައި ހިމެނޭ ފަރާތްތަކުގެ ނަންމުތައް ބަލާއިރު، ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ.

ފަރާތްތަކުގެ ނަންމު	ފަރާތްތަކުގެ ނަންމު (ފަރާތްތަކުގެ ނަންމު)	ފަރާތްތަކުގެ ނަންމު	
C-292/2003	GAVI TRADING PVT LTD	މި ސަރަޖުގެ ތެރޭގައި ހިމެނޭ ފަރާތްތަކުގެ ނަންމުތައް	1
C-0140/2011	SNS CONSTRUCTIONS PVT LTD	ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ	2
C-0421/2011	APPLE VALLEY PVT LTD	ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ	3
C-619/2004	CREST CONSTRUCTION PVT LTD	ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ	4
C-37/2008	AFEEF CONSTRUCTION COMPANY PVT LTD	ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ	5
C-0100/2003	NOVEL FISHERY PVT LTD	ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ	6
C-314/2002	SHOYO PVT LTD	ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ	7
C-415/2006	PARADISO MALDIVES PVT LTD	ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ	8
C-0162/2010	AWESOME TRAVELS PVT LTD	ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ	9
C-555/2004	ASSISTANCE OF MINDFUL ADVANCE MALDIVES PVT LTD	ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ	10
C-0274/2004	SUNSPLASH MALDIVES PVT LTD	ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ	11
C-64/2004	NOVELTY TECHNOLOGIES PVT LTD	ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ	12
C-991/2007	WORLD SELECT PVT LTD	ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ	13
C-205/2003	FOOD CULTURE LINK MALDIVES PVT LTD	ފަރާތްތަކުގެ ނަންމުތައް ހިމެނޭނެއެވެ	14

13 ވަނަ ޖަދުވަލު 1433
 03 ވަނަ ޖަދުވަލު 2012

ප්‍රශ්න විචාරණ

දිනේෂ්වර පුස්තකාලයේ දැනුම් පොතේ
පිටුව 28

සර්වකාර: 2012/21-FAQ

2012 ජූනි 28

මුදල් පවුල් කුලියේ වරද (2011) ගැන

1. උදාහරණයක් ලෙස 2011 ජූනි 28 දින වන විට කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද? (2012/05) TR-2012/B10 (05 ජූනි 2012) වරද පවුල් කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද? 31 ජූනි 2012 දිනට පසුව කුලිය ගෙවීමට නොහැකිවේද?

2. උදාහරණයක් ලෙස කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද?

මුදල් පවුල් කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද? 750,000/- රුපියලකට මුදල් පවුල් කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද? 500,000/- රුපියලකට මුදල් පවුල් කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද? කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද?

3. කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද?

කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද? කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද?

4. කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද?

මුදල් පවුල් කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද? කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද?

කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද? (2012) TR-2012/B5 (16) ජූනි 2012 දිනට කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද? කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද?

5. කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද?

කුලිය ගෙවීමට නොහැකිවී ඇති අයට කුලිය ගෙවීමට කුලිය ගෙවීමේ කාලසීමාව කොපමණද? www.mira.gov.mv වෙබ් අඩවියේ පිටුව 28 දෙස බලන්න.

බැංකු කුලිය පවුල් කුලිය

දුරකථන: 1415, ෆැක්ස්: 332 2261, මොබයිල්: 331 6577
 ඊමේල්: tef@mira.gov.mv
 වෙබ් අඩවිය: www.mira.gov.mv

30	10	-	-	10	-	10	A116511	14	فوسو سكوپو/فوسو
30	10	-	-	10	-	10	A092072	15	اربرو برسو/اربرو/اربرو
30	10	-	-	10	-	10	A116378	16	برو سكوپو/برو سكوپو
30	10	-	-	10	-	10	A151301	17	برو سكوپو/برو سكوپو
30	10	-	-	10	-	10	A081872	18	اربرو برسو/اربرو
35	10	-	-	10	15	-	A116239	19	فوسو سكوپو/فوسو سكوپو
35	10	-	-	10	15	-	A011754	20	اربرو برسو/اربرو/اربرو
30	10	-	-	10	-	10	A116284	21	فوسو سكوپو/فوسو
40	10	-	15	-	15	-	A256912	22	برو سكوپو/برو سكوپو
20	10	-	-	-	-	10	A116285	23	فوسو سكوپو/فوسو
40	10	-	15	-	15	-	A076234	24	فوسو سكوپو/فوسو سكوپو
15	-	5	-	-	-	10	A116349	25	برو سكوپو/برو سكوپو
15	-	5	15	-	15	10	A146676	26	برو سكوپو/برو سكوپو
30	10	-	-	10	-	10	A116196	27	فوسو سكوپو/فوسو سكوپو
40	10	-	-	-	-	-	A116329	28	فوسو سكوپو/فوسو

برو سكوپو/برو سكوپو (برو سكوپو/برو سكوپو)

برو سكوپو/برو سكوپو	10 (برو سكوپو)	برو سكوپو/برو سكوپو	20 (برو سكوپو)	برو سكوپو/برو سكوپو	10 (برو سكوپو)	3 (برو سكوپو/برو سكوپو)	1 (برو سكوپو/برو سكوپو)	15 (برو سكوپو/برو سكوپو)	35 (برو سكوپو/برو سكوپو)	21 (برو سكوپو/برو سكوپو)	35 (برو سكوپو/برو سكوپو)	10 (برو سكوپو/برو سكوپو)	برو سكوپو/برو سكوپو	برو سكوپو/برو سكوپو
35	-	-	10	-	-	10	15	-	A328081	1	برو سكوپو/برو سكوپو	اي.م. برو سكوپو		
35	-	-	10	-	-	10	15	-	A105939	2	برو سكوپو/برو سكوپو	برو سكوپو/برو سكوپو		
30	-	-	10	-	-	10	-	10	A044265	3	برو سكوپو/برو سكوپو	اي.م. برو سكوپو		
30	-	-	10	-	-	10	-	10	A209280	4	برو سكوپو/برو سكوپو	برو سكوپو/برو سكوپو		

برو سكوپو/برو سكوپو (برو سكوپو/برو سكوپو)

03 سكوپو/برو سكوپو 1433
23 برو سكوپو/برو سكوپو 2012

ސަރުކާރުގެ އިދާރާތަކުގެ (IUL)56-AD/1/2012/50

ސަރުކާރުގެ ސެކްޓަރުގެ ނަންބަރު

2011 ވަނަ އަހަރުގެ ޖުމްހޫރިއްޔާ ގެ ސަރުކާރުގެ ސެކްޓަރުގެ 2012 ވަނަ އަހަރުގެ ޖުމްހޫރިއްޔާ ގެ 17 ވަނަ އަހަރުގެ ޖުމްހޫރިއްޔާ ގެ
ޖުމްހޫރިއްޔާ ގެ ސަރުކާރުގެ ސެކްޓަރުގެ ސަރުކާރުގެ ސެކްޓަރުގެ ސަރުކާރުގެ ސެކްޓަރުގެ ސަރުކާރުގެ ސެކްޓަރުގެ ސަރުކާރުގެ ސެކްޓަރުގެ
ޖުމްހޫރިއްޔާ ގެ ސަރުކާރުގެ ސެކްޓަރުގެ ސަރުކާރުގެ ސެކްޓަރުގެ ސަރުކާރުގެ ސެކްޓަރުގެ ސަރުކާރުގެ ސެކްޓަރުގެ ސަރުކާރުގެ ސެކްޓަރުގެ

No	Membership No	Name	Address	Accession No	Due Date
1	A2588	Aishath Rasheed	M.Dhaarul Garaar	D43152	27/7/2011
2	A2641	Ali Yanish	-	E47024	30/7/2011
				E27745	30/7/2011
3	A2535	Fathimath Ibrahim	Moon Light, H.Dh.Nolhivaran	E56140	31/7/2011
				E38140	31/7/2011
4	A2661	Phillip Whidden	-	E33633	27/8/2011
				AC554	03/9/2011
5	A2472	Mohamed Ameen Ali		D33195	15/9/2011
6	A2671	Ahmed Azhar Ismail	Hulhumale' Flat 10103	E53566	9/10/2011
7	A2643	Khadheeja Nahula	Manzil, A.A Thoddo	E56284	23/10/2011
8	A2572	Shaffan Ahmed	National House	E47695	23/10/2011
9	A2663	Thomeena Mohamed	Aman, Lh.Naifaru	D38495	23/10/2011
10	A2649	Ekaterina Kipicheva	-	E50421	14/11/2011
11	A2673	Aishath Lazza Latheef	Haseenee Villa, S.Feydhoo	E46487	23/11/2011
12	A2679	Ismail Hoodh Zuhair	H.Reward	E56791	8/12/2011
				E57110	8/12/2011
13	A2376	Naziya Abdul Samad	Blue Heaven, A.Dh.Dhangethi	D43012	11/12/2011
				D44518	11/12/2011
14	A2736	Ibrahim Shareef	Chanbeyleege, Sh.Maaungoodhoo	E58194	30/1/2012
15	A136	Ibrahim Naeem	Finifenmaage, Th. Vilufushi	E41302	26/05/2012
16	A2756	Sama Ali	Hilihilaage, TH. Thimarafushi	D37688	27/05/2012
				D37863	
17	A2854	Zulfa Ahmed	Fazaa, L.Dhan'bidhoo	E48121	29/05/2012
				E48257	
18	A2836	Sada Easa Ibrahim	M.Rabeeu Villa, Male'	E57128	06/06/2012
				E58509	

17	J6984	Mariyam Ishadha	Dhafftharu No. RS 9165, Male'	E56406	27/02/2012
				D45356	
18	J7149	Fareeda Moosa	Naureethimage, S.Huludhoo	E57142	21/04/2012
19	J7206	Fathimath Faruhaana	Ashrafee Manzil, ADh.Ku'burudhoo	D41075	06/06/2012
				D46810	

27 مئی 2012

دفعہ 208 دس بجے آئی ایم جی
 ڈی، بی، سی، پی ایم جی

سرنو: PR-CS/2012/2

سرنو

5 مئی 2011

میراج کی قیادت کی تھی۔ جبکہ کابینہ کے سربراہ نے 5 مئی کو اور 11 مئی کو کراچی میں
 11 ستمبر 2011 کو کراچی میں منعقد ہوئے۔ 11 ستمبر 2011 کو کراچی میں منعقد ہوئے۔
 5 مئی کو (05 ستمبر 2011) IL-CS/2011/94 کے تحت کراچی میں منعقد ہوئے۔
 5 مئی کو کراچی میں منعقد ہوئے۔ 11 ستمبر 2011 کو کراچی میں منعقد ہوئے۔
 5 مئی کو کراچی میں منعقد ہوئے۔ 11 ستمبر 2011 کو کراچی میں منعقد ہوئے۔

* سوائڈ کی تقریر

11 ستمبر 2011 کو کراچی میں منعقد ہوئے۔ 5 مئی کو کراچی میں منعقد ہوئے۔
 11 ستمبر 2011 کو کراچی میں منعقد ہوئے۔ 5 مئی کو کراچی میں منعقد ہوئے۔
 11 ستمبر 2011 کو کراچی میں منعقد ہوئے۔ 5 مئی کو کراچی میں منعقد ہوئے۔

* گلبرگ میں

11 ستمبر 2011 کو کراچی میں منعقد ہوئے۔ 5 مئی کو کراچی میں منعقد ہوئے۔
 11 ستمبر 2011 کو کراچی میں منعقد ہوئے۔ 5 مئی کو کراچی میں منعقد ہوئے۔
 11 ستمبر 2011 کو کراچی میں منعقد ہوئے۔ 5 مئی کو کراچی میں منعقد ہوئے۔

ڈی، جی، ایس، بی، سی، پی ایم جی

05 ستمبر 1433

25 مئی 2012

Սերտիֆիկատ: (IUL)101-BR/1/2012/75

Վերջին

Ճիշտագրության և վարկի մասին օրենքի հոդված 101-ում նախատեսված պայմաններում
«ՎՄԻ ԱՎԵՍՏ ԻՆՎԵՍՏՄԵՆՏ ՍԵՐՎԻՍԻՍ ԱՍՏԻՊԱՆ ՍՊԵՑԻԱԼ ԿՈՒՆԿԱՆԻՍՏ»-ի կողմից
«ՎՄԻ ԱՎԵՍՏ ԻՆՎԵՍՏՄԵՆՏ ՍԵՐՎԻՍԻՍ ԱՍՏԻՊԱՆ ՍՊԵՑԻԱԼ ԿՈՒՆԿԱՆԻՍՏ» (AMIMA INVESTMENT PRIVATE LIMITED)
26 հունիսի 2012 թվականին կատարված զննման արդյունքները (AMIMA PRIVATE LIMITED)
«ՎՄԻ ԱՎԵՍՏ ԻՆՎԵՍՏՄԵՆՏ ՍԵՐՎԻՍԻՍ ԱՍՏԻՊԱՆ ՍՊԵՑԻԱԼ ԿՈՒՆԿԱՆԻՍՏ»-ի կողմից
վերականգնվել են:

Չլինելով ճիշտագրության և վարկի մասին օրենքի
հոդված 101-ի ընդհանուր դրույթներին հակասող:

06 հոկտեմբեր 1433

26 հունիս 2012

Սերտիֆիկատ: (IUL)101-BR/1/2012/76

Վերջին

Ճիշտագրության և վարկի մասին օրենքի հոդված 101-ում նախատեսված պայմաններում
«ՎՄԻ ԱՎԵՍՏ ԻՆՎԵՍՏՄԵՆՏ ՍԵՐՎԻՍԻՍ ԱՍՏԻՊԱՆ ՍՊԵՑԻԱԼ ԿՈՒՆԿԱՆԻՍՏ»-ի կողմից
«ՎՄԻ ԱՎԵՍՏ ԻՆՎԵՍՏՄԵՆՏ ՍԵՐՎԻՍԻՍ ԱՍՏԻՊԱՆ ՍՊԵՑԻԱԼ ԿՈՒՆԿԱՆԻՍՏ» (W.N.M ACCOUNTING AND CONSULTANCY)
26 հունիսի 2012 թվականին կատարված զննման արդյունքները (W.N.M ACCOUNTING AND CONSULTING)
«ՎՄԻ ԱՎԵՍՏ ԻՆՎԵՍՏՄԵՆՏ ՍԵՐՎԻՍԻՍ ԱՍՏԻՊԱՆ ՍՊԵՑԻԱԼ ԿՈՒՆԿԱՆԻՍՏ»-ի կողմից
վերականգնվել են:

Չլինելով ճիշտագրության և վարկի մասին օրենքի
հոդված 101-ի ընդհանուր դրույթներին հակասող:

06 հոկտեմբեր 1433

26 հունիս 2012

